

# 1 රාජාවලිය

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19
20	21	22																

## පරිච්ඡේදය 1

**1** දිවින් රජ මහලුව වයස්ගතව සිටිය කල වස්ත්‍රවලින් වසනු ලැබූ නුමුත් ඔහුට උණුහුම ලැබුණේ නැත.

**2** එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: රජපුරුවන් ඉදිරියෙහි සිටීමටත් ඔබට සාත්තුකාරියක් වී අපේ ස්වාමිවූ රජපුරුවන්ට උණුහුම ලැබෙන පිණිස ඔබගේ ළයෙහි සැතපීමටත් සුදුසුවූ තරුණ කන්‍යාවක් අපේ ස්වාමිවූ රජපුරුවන්ට සොයාදෙන්නට අපට අවසර ලැබේවයි කීවෝය.

**3** ඔවුහු ශෝභන තරුණියෙකු සියලු ඉශ්‍රායෙල් සීමා තුළ සොයා ෂුනම්මිය අඛිෂ් ගේ සමඟවී ඇ රජු ළඟට ගෙනාවෝය.

**4** තරුණියද ඉතා ශෝභනව සිටියාය; ඇ රජුට සාත්තුකාරියක් වී ඔහුට මෙහෙවර කළාය. එහෙත් රජ ඇ නොහැඳින්වේය.

**5** එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමිනි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය.

**6** ඔබ මෙසේ කළේ මන්දැයි කියා ඔහුගේ පියා කවදාවත් ඔහුට සැරකළේ නැත. තවද ඔහු ඉතා ශෝභමාන මනුෂ්‍යයෙක් විය; ඔහු අඛිසලොමට පසුව උපන්නේය.

**7** ඔහු ගෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අඛියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔවුහු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය.

**8** නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද් මීමෙයිද රේයිද දාවන්ට අයිති බලවත්තයෝද අදොනියා සමඟ නොවූහ.

**9** අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යුදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය.

**10** නුමුත් ඔහු අනාගතවක්තෘවූ නාතාන්ද් බෙනායාද බලවත්තයන්ද තමාගේ සහෝදරවූ සාලමොන්ද කැඳෙව්වේ නැත.

**11** එවිට නාතාන් සාලමොන්ගේ මව්වූ බැත්-ෂෙබාට කථාකොට: අපේ ස්වාමිවූ දාවන් නොදැනුවත්ව හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා රජවී සිටින බව ඔබට සැලකෙන්නේද?

**12** එබැවින් ඔබේ ජීවිතයත් ඔබේ පුත්‍රවූ සාලමොන්ගේ ජීවිතයත් ඔබ විසින් ආරක්ෂාකරගන්න පිණිස ඔබට දැනමුතුකමක් දෙන්නට මට අවසර ලැබේවා.

**13** ඔබ ගොස් දාවන් රජු ළඟට පැමිණ ඔහුට කථාකොට: මගේ ස්වාමිවූ රජපුරුවෙහි-සැබවින් ඔබේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජවී ඔහු මාගේ සිංහාසනය පිට හිඳගන්නේය කියා ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරුම දුන්නා නොවේද? එසේවිනම අදොනියා රජ වී සිටින්නේ මන්දැයි ඔහුට කියන්න.

**14** ඔබ එහි රජපුරුවන් සමඟ කථාකරද්දීම මමත් ඔබට පසුව ඇවිත් ඔබේ වචන ස්ථිර කරන්නෙමිනි කීවේය.

- 15 බැත්-මෙබා ඇතුල්ගෙයි සිටි රජු ළඟට ගියාය. රජ ඉතා මහලුව සිටියේය; ශ්‍රීතමය අඛණ්ඩ රජුට මෙහෙකරමින් සිටියාය.
- 16 බැත්-මෙබා නැමී රජුට වැන්දාය. ඔබට ඔනෑ මොකදැයි රජ ඇසුවේය.
- 17 එවිට ඇ: මාගේ ස්වාමිනි, ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරමින්-සැබවින් ඔබේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගන්නේයයි කීවෙහිය.
- 18 එහෙත් දැන් අදහනියා රජව සිටියි. මාගේ ස්වාමිවූ රජුරුවෙනි, ඔබ එය නොදන්නෙහිය.
- 19 ඔහු හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද පූජකවූ අඛණ්ඩ රජු සේනාපතිවූ යෝවාබ්ද කැඳවුවේය. නමුත් ඔහු ඔබගේ සේවකයාවූ සාලමොන් කැඳවුවේ නැත.
- 20 ඉතින් මාගේ ස්වාමිවූ රජුරුවෙනි, ඔබට පසුව මාගේ ස්වාමිවූ රජුරුවන්ගේ සිංහාසනය පිට හිඳගත යුත්තේ කවුද කියා ඔබ විසින් ඉශ්‍රායෙල්වරුන්ට දන්වනවා ඇත කියා ඔවුන් සියල්ලෝ බලා සිටිති.
- 21 එසේ නොකළොත් මාගේ ස්වාමිවූ රජුරුවන් තමන්ගේ පියවරුන් සමඟ සැතපුණාම මාද මාගේ පුත්‍රවූ සාලමොන්ද වරදකාරයන් වෙනවා ඇතැයි ඔහුට කීවාය.
- 22 ඇ රජු සමඟ කථාකරද්දීම අනාගතවක්තෘවූ නාතාන් ඇතුළට ආයේය.
- 23 අනාගතවක්තෘවූ නාතාන් ඇවිත් ඉන්නේය කියා රජුට දැන්වූ කල ඔහු රජු ඉදිරියට ඇවිත් මුහුණින් බිමට නැමී රජුට වැන්දේය.
- 24 නාතාන් කථාකොට: මාගේ ස්වාමිවූ රජුරුවෙනි, අදහනියා මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගත යුතුය කියා ඔබ කියෙහිද?
- 25 මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතින්ද පූජකවූ අඛණ්ඩ රජු කැඳවුවේය; ඔවුහු ඔහු ඉදිරියෙහි කා බී-අදහනියා රජු සැරදේවයි කියති.
- 26 නමුත් ඔහු මා, එසේය, ඔබගේ මෙහෙකරුවූ මාද පූජකවූ ශාදොක් යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද ඔබගේ මෙහෙකරුවූ සාලමොන්ද කැඳවුවේ නැත.
- 27 මාගේ ස්වාමිවූ රජුරුවන්ට පසු ස්වකීය සිංහාසනයෙහි හිඳගත යුත්තේ කවුද කියා ඔබගේ මෙහෙකරුවන්ට නොදන්වා මාගේ ස්වාමිවූ රජුරුවන් විසින් මේ දේ කරනලද්දේදැයි ඇසුවේය.
- 28 එවිට දාවින් රජු උත්තරදෙමින්: බැත්-මෙබා මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඇ රජු වෙතට ඇවිත් රජු ඉදිරියෙහි සිටියාය.
- 29 එවිට රජු කථාකොට: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදුවා වූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබැව්වූයේ,
- 30 සැබවින් ඔබේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මා වෙනුවට මාගේ සිංහාසනයෙහි හිඳින්නේය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මා විසින් ඔබට දිවුරුම් දුන් ලෙසම සැබවින් අද දවසේ කරමිනි කියා දිවුළේය.
- 31 එවිට බැත්-මෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවින් රජුරුවෝ සඳහාම ජීවත්වෙවයි කීවාය.
- 32 තවද දාවින් රජු: ශාදොක් පූජකයාත් නාතාන් අනාගතවක්තෘත් යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඔවුහු රජු ඉදිරියට ආවේය.
- 33 රජුද: ඔබ සැමගේ ස්වාමිවූගේ සේවකයන් කැඳවාගෙන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අභිවතරයා පිට නැවත ගිහොන්ට යන්න.
- 34 එහිදී ශාදොක් පූජකයා සහ නාතාන් අනාගතවක්තෘ ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේප කෙරෙන්නා. ඔබ සැමත් හොරණුව පිඹ-සාලමොන් රජු සැරදේවයි කියන්න.
- 35 එවිට ඔබ සැම ඔහු අනුව නැගී එන්න, ඔහුද ඇවිත් මාගේ සිංහාසනය පිට හිඳ ගනිවා; ඔහුම මා වෙනුවට රජ වන්නේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ද යුදාවරුන්ද කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමිනි ඔවුන්ට කීවේය.
- 36 එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා රජුට උත්තරදෙමින්: ආමෙන්. මාගේ ස්වාමිවූ

රජපුරවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේත් එසේ කියනසේකවා.

**37** ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජපුරවන් සමඟ සිටියාක් මෙන්ම සාලමොන් සමඟත් සිට ඔහුගේ සිංහාසනය මාගේ ස්වාමිවූ දාවත් රජපුරවන්ගේ සිංහාසනයටත් වඩා උතුම් කරනසේකවයි කීවෙය.

**38** මෙසේ ශාදොක් පූජකයාද නානාන් අනාගතවක්කාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙහිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගත ගිහොන්ට ගියෝය.

**39** ශාදොක් පූජකයා කුඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු භොරණුව පිමබෝය; මුළු සෙනහඳු සාලමොන් රජු සැරදේවයි කීවෝය.

**40** මුළු සෙනහ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ගබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය.

**41** එවිට ඔවුන් කා තීන්දුවෙන කොටම අදොනියාටද ඔහු සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලන්ටද ඒ ඇසුණේය. යෝවාබ භොරණු ගබ්දය අසා: නුවර කලඹන මේ සෝෂාව මොකක් නිසාදැයි ඇසීය.

**42** ඔහු කථාකරද්දීම අබියාතර් පූජකයාගේ පුත්‍රවූ යොනානාන් ආයේය. එවිට අදොනියා කථාකොට: ඇතුළුට එන්න; ඔබ විශ්වාස මනුෂ්‍යයෙක්ය, ඔබ හොඳ ආරංචි ගෙනෙනවා ඇතැයි ඔහුට කීවෙය.

**43** යොනානාන් උත්තරදෙමින්: නැත, අපේ ස්වාමිවූ දාවත් රජපුරවෝ සැබවින් සාලමොන් රජකමට පත්කළාහ.

**44** රජ ඔහු සමඟ ශාදොක් පූජකයාද නානාන් අනාගතවක්කාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙහිවරුන්ද පෙලෙතිවරුන්ද යැවුවෙය, ඔව්හු රජුගේ අශ්වතරයා පිට ඔහු නැංගෙවුවෝය.

**45** ශාදොක් පූජකයා හා නානාන් අනාගතවක්කා ගිහොන්හිදී ඔහු රජකොට ආලේපකළෝය. නුවර පිළිරුවදෙන තරම් ඔව්හු ප්‍රීතිවෙහි එතැනින් නැගී ආවෝය. ඔබ සැමට ඇසුණු සෝෂාව ඒකය.

**46** තවද සාලමොන් රාජ සිංහාසනය පිට හිඳින්නේය.

**47** ඇරන් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්-දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේකවයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය.

**48** තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වෙවයි කියේයයි අදොනියාට කීවෙය.

**49** එවිට අදොනියා සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලෝම භයපත්වී නැගිට එකිනෙකා තම තමාගේ ස්ථානයට ගියෝය.

**50** අදොනියා සාලමොන්ට හයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.

**51** අදොනියා සාලමොන් රජුට භයවි-සාලමොන් රජු තමාගේ මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරාවයි කියමින් පූජාසනයේ අං අල්ලාගෙන සිටියයි සාලමොන්ට දන්වනලද්දේය.

**52** සාලමොන්ද: ඔහු විශ්වාස මනුෂ්‍යයෙක් බව පෙනුණොත් ඔහුගේ හිසකෙසක්වත් බිම නොවැටෙන්නේය. නමුත් ඔහු අත පපුරුකම සමබවුණොත් ඔහු නසින්නේයයි කීවෙය.

**53** එවිට සාලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්වීය. ඔහු ඇවිත් සාලමොන් රජුට වැන්දේය. සාලමොන්ද: ඔබේ ගෙට යන්නැයි ඔහුට කීවෙය.

## පරිච්ඡේදය 2

**ද**ාවත් නසින කාලය ආසන්න විය. ඔහු තමාගේ පුත්‍රවූ සාලමොන්ට අණකරමින්:

**2** මම පොළොවේ සියල්ලන් යන ගමන යමි. එබැවින් ඔබ බලවත්ව පුරුෂයෙකු මෙන් සිටින්න;

**3** ඔබ කරන සියල්ලේදී ඔබ යන සෑම තැන්වලදීද ඔබට ශුභසිද්ධ වෙන පිණිසත්, ස්වාමීන්වහන්සේ මට කථාකොට-ඔබේ පුත්‍රයෝ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මා ඉදිරියෙහි සැබෑකමින් හැසිරෙන හැටියට තමුන්ගේ මාර්ගය බලාගන්නෝ නම් ඉශ්‍රායෙල්

සිංහාසනය පිට හිඳීමට ඔබට කෙනෙක් නැතුව නොයන්නේයයි කියා උන්වහන්සේ කීවා වූ තමන්ගේ වචනය උන්වහන්සේ ඉෂ්ටකරන පිණිසත්,

**4** මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයයන්ද ගික්ෂාද රක්ෂාකරමින් උන්වහන්සේගේ නියමය පවත්වන්න.

**5** තවද ගෙරුයාගේ පුත්‍ර වූ යෝවාබ් විසින් මට කළ දේ, එසේය, ඉශ්‍රායෙල් සේනාවල අධිපතින් දෙදෙනාවූ තේර්ගේ පුත්‍ර වූ අබ්තේර්ටත් යෙතේර්ගේ පුත්‍ර වූ අමාසාටත් කළ දේ ඔබ දන්නෙහිය; ඔහු ඔවුන් මරා සමාදාන කාලයේදී යුද්ධ ලේ වගුරුවා තමාගේ ඉහටියෙහි තිබුණු පටිය පිටත් තමාගේ පාදවල තිබුණු වහන් පිටත් යුද්ධ ලේ දමාගත්තේය.

**6** එබැවින් ඔහුගේ පැසුණු හිසකේ සමාදානයෙන් මිනිවලට බසින්ට නොදී ප්‍රස්තාවට සුදුසු ලෙස නුවණින් ක්‍රියාකරන්න.

**7** නුමුත් ගිලියඩය බර්සිල්ලයිගේ පුත්‍රයන්ට කරුණාව පෙන්වන්න, ඔවුහු ඔබේ මෙසයෙන් කන තැනැත්තන් අතරේ සිටින්න. මක්නිසාද ඔබේ සහෝදරවූ අබ්සලොම ඉදිරියෙන් මා පලාගිය විට ඔවුහු එලෙස මා ළඟට ආවෝය.

**8** තවද බහුරිමහි බෙන්යමිය ගේරාගේ පුත්‍ර වූ ෂීමෙයි ඔබ ළඟ සිටියි. මා මහනායිමට ගිය දවසේදී ඔහු තදබල ලෙස මට දෙස් කීවේය. එහෙත් ඔහු යොර්දාන් ළඟදී මාගේ පෙරමගට ආවේය, මමද-ඔබ කඩුවෙන් නොමරන්නෙමි ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුලෙමි.

**9** එහෙත් ඔහුට අවච්ඡාකර නාරින්න, මක්නිසාද ඔබ ප්‍රඥවත් මනුෂ්‍යයෙකු බැවින් ඔහුගේ පැසුණු හිසකේ ලෙයිත් යුක්තව මිනිවලට පමුණුවන පිණිස ඔබ විසින් කටයුතු කිමෙක්දැයි ඔබ දන්නෙහියයි කීවේය.

**10** පසුව දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය.

**11** දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමකළ කාලය සතළිස් අවුරුද්දක්ය. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක්ද යෙරුසලමේ තිස්තුන් අවුරුද්දක්ද රජකම කෙළේය.

**12** සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ සිංහාසනය පිට වැඩඋන්නේය; ඔහුගේ රජකමද බොහෝ සෙයින් ස්ථිරවුණේය.

**13** එකල හග්හීත්ගේ පුත්‍ර වූ අදොනියා සාලමොන්ගේ මෑණියන්වූ බැත්-ෂෙබා ළඟට ආයේය. ඔබ එන්නේ සමාදානයෙන්දැයි ඇ ඇසුවාය. සමාදානයෙන්යයි ඔහු කීය.

**14** තවද ඔහු: ඔබට කාරණයක් කියන්නට මට තිබේයයි කීවේය. කියන්නැයි ඇ කීවාය.

**15** එවිට ඔහු: රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත් මා රජකමකරනවා ඇත කියා සියලු ඉශ්‍රායෙල්වරුන් මා ගැන බලා සිටිය බවත් ඔබ දන්නෙහිය. නුමුත් රජකම වෙනස්වී මාගේ සහෝදරයාට ගියේය. මක්නිසාද ඒක ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ලැබුණේය.

**16** ඉතින් මම එක ඉල්ලීමක් ඔබෙන් ඉල්ලා සිටිමි, ඒක ඉෂ්ට නොකර නොසිටින්නැයි කීවේය. ඇද: කියන්නැයි ඔහුට කීවාය.

**17** ඔහු: සුනම්මිය අබ්ෂග් මට හාර්යාකොට දෙන ලෙස සාලමොන් රජුට කථාකළ මැනවි, මක්නිසාද ඔහු ඔබේ ඉල්ලීම ඉෂ්ටනොකර නොසිටින්නේයයි කීවේය.

**18** බැත්-ෂෙබාද: හොඳයි ඔබ උදෙසා රජුට කථාකරන්නෙමි කීවාය.

**19** එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සාලමොන් රජුට කථාකරන්නට ඔහු ළඟට ගියාය. රජ ඇ ඉදිරියෙහි නැගිට, ඇට වැඳ, තමාගේ සිංහාසනය පිට හිඳගත්තේය, රජුගේ මෑණියන්ටත් සිංහාසනයක් තබන්නට යෙදුණේය; ඇ ඔහුගේ දකුණෙන් හිඳගත්තාය.

**20** එවිට ඇ: මම එක සුළු ඉල්ලීමක් ඔබෙන් ඉල්ලමි; එය නොදී නොසිටිය මැනවිය කීවාය. රජද: මාගේ මෑණියනි, ඉල්ලුමැනවි; මම එය ඔබට නොදී නොසිටින්නෙමි ඇට කීවේය.

**21** ඇද: සුනම්මිය අබ්ෂග් ඔබේ සහෝදරවූ අදොනියාට හාර්යාකොට දෙනු ලැබේවයි කීවාය.

**22** සාලමොන් රජ උත්තරදෙමින්: ඔබ අදොනියා උදෙසා සුනම්මිය අබ්ෂග් ඉල්ලන්නේ මන්ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලුව මැනවි; මක්නිසාද ඔහු මාගේ වැඩිමල් සහෝදරයාය; ඔහු උදෙසාත් පූජකවූ අබියාතර් සහ ගෙරුයාගේ පුත්‍ර වූ යෝවාබ් උදෙසාත් ඉල්ලුව මැනවි තමාගේ මෑණියන්ට කීවේය.

**23** එවිට සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරමින්: අදොනියා ඒ වචනය තමාගේම



ප්‍රාණයට විරුද්ධව නොකියේනම් දෙවියන්වහන්සේ මට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වා.

**24** එබැවින් මා පිහිටෙවුවාවූ, මාගේ පියවූ දාවින්ගේ සිංහාසනය පිට මා හිඳෙවුවාවූ, තමන්වහන්සේ පොරොන්දුවූ ලෙස මට වංශයක් උපදවා දුන්නාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබැව් සේම සැබවින් අදොනියා අද දවසෙහි මරනු ලබන්නේයයි කිය.

**25** සාලමොන් රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවිය; ඔහු ඔහුට ගසා මැරුවේය.

**26** තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොන්හි තිබෙන ඔබේම ඉඩමට යන්න; ඔබ මරණයට සූද්ධසේක්ය. එහෙත් ඔබ මාගේ පියවූ දාවින් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලු බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී ඔබත් දුක් වින්ද බැවින්ද මේ වනාවේ ඔබ නොමරමි කීවේය.

**27** මෙසේ ෂිලෝහිදී ඒලිගේ වංශය ගැන ස්වාමීන්වහන්සේ කී වචනය සමපූර්ණවෙන ලෙස ස්වාමීන්වහන්සේගේ පූජකකමෙන් සාලමොන් අබියාතර් පහකෙළේය.

**28** ඒ කාරණය යෝවාබට සැලවිය. මක්නිසාද යෝවාබ අහස්ව අබියලොම් අනුව නොගිය නුමුත් අදොනියා අනුව ගියේය. එවිට යෝවාබ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට පලාගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.

**29** යෝවාබ ස්වාමීන්වහන්සේගේ කුඩාරමට පලාගිය බවද ඔහු පූජාසනය ළඟ සිටින්නේය කියාද සාලමොන් රජුට දන්වනලද්දේය. එවිට සාලමොන්: ඔබ ගොස් ඔහු මරන්නැයි කියා යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවිය.

**30** බෙනායා ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට ඇතුළුවී: පිටත එන්න කියා රජ කියන්නේයයි ඔහුට කිය. නැත; මම මෙතන නසින්නෙමි ඔහු කීවේය. එවිට බෙනායා ගොස්: යෝවාබ මෙසේ කියමින් මට මෙසේ උත්තරදුන්නේයයි රජුට කීවේය.

**31** රජ ඔහුට කියනුයේ: ඔහු කී ලෙස කොට ඔහු මරා තැන්පත්කරන්න; එසේ කිරීමෙන් යෝවාබ නිකරුණේ වගුළු ලේ මා කෙරෙන්නද මාගේ පියාගේ වංශයෙන්ද පහකරන්න.

**32** ඔහු තමාට වඩා ධර්මිෂ්ඨවූ වඩා යහපත්වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු එනම් තේර්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් සේනාවට අධිපතියා වූ අබිතේර්ටද යෙතේර්ගේ පුත්‍රවූ යුදා සේනාවට අධිපතියා වූ අමාසාටද ගසා මාගේ පියවූ දාවින් නොදැනුවත්ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින් ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහුගේම හිස පිටට මෙසේ පමුණුවනවා ඇත.

**33** ඔවුන්ගේ ලේ යෝවාබගේ හිස පිටද ඔහුගේ වංශයේ හිස පිටද සදාකල්හිම පැමිණෙන්නේය. නුමුත් දාවින්ටද ඔහුගේ වංශයටද ඔහුගේ පවුලටද ඔහුගේ සිංහාසනයටද සමාදානය ස්වාමීන්වහන්සේගෙන් සදාකල්හිම වන්නේයයි ඔහුට කීවේය.

**34** එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා ගොස් ඔහුට ගසා ඔහු මැරුවේය; ඔහු කාන්තාරයෙහි තිබුණ තමාගේම ගෙයි තැන්පත්කරනු ලැබීය.

**35** රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.

**36** තවද රජ ෂිමෙයි අඩගස්වා: ඔබ යෙරුසලමෙහි ගෙයක් සාදාගන එහි වාසයකරන්න, එතැනින් කොහාටවත් නොයන්න.

**37** ඔබ පිටතට ගොස් කිදොන් ඔයෙන් එගොඩව ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගන්න. ඔබේ ලේ ඔබේම හිස පිට වන්නේයයි ඔහුට කීවේය.

**38** ෂිමෙයිද: ඒ කීම යහපත; මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී ලෙසම ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. එසේ ෂිමෙයි යෙරුසලමෙහි බොහෝ දවස් විසූවේය.

**39** නුමුත් තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වැඩකාරයන් දෙදෙනෙක් පලාගොස් මයකාගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකිෂ් වෙතට පලාගියේය. එවිට: ඔබේ වැඩකාරයෝ ගාත්හි සිටිති ෂිමෙයිට දන්වනට යෙදුණේය.

**40** ෂිමෙයි නැගිට තමාගේ කොටුවා සූදානමකොට, තමාගේ වැඩකාරයන් සොයනට ගාත්හි ආකිෂ් වෙතට ගියේය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිට තමාගේ වැඩකාරයන් ගෙනායේය.

**41** ෂිමෙයි යෙරුසලමෙන් ගාත්ට ගොස් දෙවනු ආ බව සාලමොන්ට දන්වනලද්දේය.

**42** රජතෙමේ ෂිමෙයිට අඩගස්වා ඔහුට කථාකොට: ඔබ කොහේ නුමුත් පිටතට ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගන්න කියා මා ඔබට සහතිකකොට ඔබ ස්වාමීන්වහන්සේගේ නම කියා

දිවුරෙවුවා නොවේද? ඔබද—මා ඇසූ කීම යහපතැයි මට කියෙහිය.

**43** ඉතින් ඔබ ස්වාමීන්වහන්සේගේ නම කියා කළ දිවුරුමත් මා ඔබට අණකළ ආඥාවත් රක්ෂානොකළේ මක්නිසාදැයි ඔහුට කීවෙය.

**44** තවද රජ ෂීමෙයිට කථාකොට: ඔබ මාගේ පියවූ දාවින්ට කළාවූ ඔබේ සිතට දැනෙන මුළු දුෂ්ටකම ඔබ දන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔබේ හිස පිටට ඔබේ දුෂ්ටකම හරවනසේක.

**45** නුමුත් සාලමොන් රජ ආශීර්වාද ලබන්නේය, දාවින්ගේ සිංහාසනයද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සදාකාලේටම පිහිටුවනු ලබන්නේයයි කීවෙය.

**46** මෙසේ රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාට අණකෙළේය; ඔහු පිටතට ගොස් ඔහුට ගසා මැරුවෙය. මෙසේ රජකම සාලමොන් අතේ ස්ථිර විය.

### පරිච්ඡේදය 3

**1** තවද සාලමොන් මිසරයේ රජවූ ථාරාවෝ හා නැකම් බැද ථාරාවෝගේ දුව පාවාගෙන, තමාගේ ගෙයත් ස්වාමීන්වහන්සේගේ ගෘහයත් යෙරුසලම වටකර පවුරත් ගොඩනගා නිමකරන තුරු ඇ දාවින්ගේ නුවරට ගෙනාවෙය.

**2** ඒ දවස් වන තුරු ස්වාමීන්වහන්සේගේ නාමයට කිසි ගෘහයක් ගොඩනගා නොතිබුණු බැවින් සෙනහ උස් තැන්වල පූජා ඔප්පුකළේය.

**3** සාලමොන් තමාගේ පියවූ දාවින්ගේ නියෝග ලෙස හැසිර ස්වාමීන්වහන්සේට ප්‍රේම කෙළේය. නුමුත් ඔහු උස් තැන් පිට පූජා හා සුවද දුම ඔප්පුකෙළේය.

**4** ගිබියොන් ප්‍රධාන උස් තැනවූ බැවින් පූජා ඔප්පුකරන පිණිස රජ එතැනට ගියේය. දවන පූජා දහසක් සාලමොන් ඒ පූජාසනය පිට පුදකෙළේය.

**5** ගිබියොන්හිදී ස්වාමීන්වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සාලමොන්ට පෙනුණුසේක. තවද දෙවියන්වහන්සේ කථාකොට: මා විසින් ඔබට දිය යුතු දෙය ඉල්ලන්නැයි කීසේක.

**6** සාලමොන් කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවින් ඔබ ඉදිරියෙහි සැබැකමෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ඔබ සමඟ සිතේ අවංකකමින්ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහත්වූ කරුණාව පෙන්වූසේක; තවද අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය පිට හිඳින්නට ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහත් කරුණාවත් ඔබ ඔහුට දෙන්නට ඉතුරුකරගත සිටිසේක.

**7** දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවින් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්නත් ඇතුළට එන්නත් නොදනිමි.

**8** ඔබගේ මෙහෙකරුවා වනාහි ගණන්කරන්නටවත් ගණන කියන්නටවත් බැරි තරම මහත් සමූහයක්වූ ඔබ විසින් තෝරාගත් ඔබගේ සෙනහ මැද සිටියි.

**9** එබැවින් ඔබගේ මේ සෙනහ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්නට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනහ විනිශ්චයකරන්නට කවරෙකුට පුළුවන්දැයි කීවෙය.

**10** සාලමොන් මේ දේ ඉල්ලූ නිසා ස්වාමීන්වහන්සේ ඊට ප්‍රසන්නවූ සේක.

**11** දෙවියන්වහන්සේ කථාකොට: ඔබ දීර්ඝායුස ඉල්ලන්නේවත් ධනය ඉල්ලන්නේවත් ඔබේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතුව විනිශ්චය තේරුම් ගැනීමට නුවණ ඉල්ලූ බැවින්,

**12** මම ඔබේ වචනය ලෙස කෙළෙමි. ඔබට සමාන කෙනෙක් ඔබට පළමුවෙන් සිටියේවත් ඔබට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥවන්ත නුවණැති සිතක් ඔබට දුනිමි.

**13** ඇරන් ඔබේ සියලු දවස්වලදී රජවරුන් අතරේ ඔබට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන ඔබ නොඉල්ලූ දේත් ඔබට දුනිමි.

**14** ඉදින් ඔබේ පියවූ දාවින් හැසුරුණාක්මෙන් ඔබ මාගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් ඔබේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.

**15** සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.

- 16 එකල වෙහෙය ස්ත්‍රීන් දෙදෙනෙක් රජු ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියෝය.
- 17 එක ස්ත්‍රියක් කියන්නී: අනේ, මාගේ ස්වාමිනි, මමත් මේ ස්ත්‍රීන් එක ගෙයක වසමුව; ඒ ගෙයි ඇස මහ සිටියදී මම දරුවෙකු බිහිකෙළෙමි.
- 18 තවද මා බිහිකර තුන් දිනකට පසු මේ ස්ත්‍රීද බිහිකළාය. අපි එකට සිටියෙමුව; ගෙයි උන් අප දෙදෙනා ඇර අන් කිසිවෙක් අප සමඟ එහි සිටියේ නැත.
- 19 මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේදී ඇගේ ඇඟට යටවීමෙන් මළේය.
- 20 ඇ මධ්‍යම රාත්‍රියෙහි නැගිට ඔබගේ මෙහෙකාරී නිදාගත ඉන්ද්‍රදේව මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, මළාවූ ඇගේ දරුවා මාගේ ළයෙහි තැබුවාය.
- 21 උදය මාගේ දරුවාට කිරිදෙන්ට නැගුටුණු විට ඔහු මැරී උන්නේය. නමුත් මා උදය ඔහු විමසා බැලූ විට ඔහු මා බිහිකළ මාගේ පුත්‍රයා නොවන බව දැනගනිමි කීවාය.
- 22 අනික් ස්ත්‍රීද: නැත; ජීවමාන පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා ඔබෙයයි කීවාය. මැද: නැත; මළ පුත්‍රයා ඔබෙය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේයයි කීවාය. මෙසේ ඔවුහු රජු ඉදිරියෙහි විවාදකළෝය.
- 23 එවිට රජු කථාකොට: එක් තැනැත්තියක්-මේ ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා ඔබෙය කියාත්, අනික් තැනැත්තී-නැත, මළ දරුවා ඔබෙය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය කියාත් කියනවාය.
- 24 මට කඩුවක් ගෙනෙන්නැයි කීවේය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලද්දේය.
- 25 එවිට රජු කථාකොට-ජීවත්ව ඉන්න දරුවා දෙකට කපා භාගයක් එක් තැනැත්තියකටත් භාගයක් අනික් තැනැත්තියටත් දෙව්වයයි කීවේය.
- 26 එවිට ජීවත්ව ඉන්න දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි උණු වූ බැවින් ඇ රජුට කථාකොට: අනේ, මාගේ ස්වාමිනි, ජීවත්ව ඉන්න දරුවා ඇට දුනමැනවි, මරන්ට නම් එපායයි කීවාය. නමුත් අනික් තැනැත්තී: ඔහු මටවත් ඔබටවත් නොවේවා, කපන්වයි කීවාය.
- 27 එවිට රජු උත්තරදෙමින්: ජීවත්ව ඉන්න දරුවා මරන්ට එපා, අර තැනැත්තීට දෙන්න, ඇ ඔහුගේ මවුයයි කීවේය.
- 28 රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.

## පරිච්ඡේදය 4

**සි**ලාමොන් රජු මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටියේය.

- 2 ඔහුට සිටි අධිපතිහු මොවුහුය: ශාදොක්ගේ පුත්‍ර වූ අශරියා පූජකයාය;
- 3 ෂිෂාගේ පුත්‍රයෝ වූ එලිහොරෙස්ද අහියාද ලේකම්වරුය; අහිලුද්ගේ පුත්‍ර වූ යෙහෝෂාපාට වාර්තාකරුවාය;
- 4 යෙහෝයාදාගේ පුත්‍ර වූ බෙනායා සේනාපතියාය; ශාදොක්ද අබියාතර්ද පූජකයෝය;
- 5 නාතාන්ගේ පුත්‍ර වූ අශරියා මූලාදැනීන්ගේ නායකයාය; නාතාන්ගේ පුත්‍ර වූ සාබ්ද් ඇමතියෙක්ව රජුගේ මිත්‍රයාව සිටියේය;
- 6 අහිෂාර් වනාහි රජගෙදර ප්‍රධානියාය. අබ්දාගේ පුත්‍ර වූ අදොනිරම් රාජකාරියේ මූලාදැනියාය.
- 7 රජුටත් ඔහුගේ ගෘහ වාසීන්ටත් ආහාර සපයන පිණිස සාලමොන්ගේ මූලාදැනීන් දොළොස්දෙනෙක් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි පත්ව සිටියෝය. එසේ සපයාදීම එකිනෙකාට වැටුණේ අවුරුද්දකට මාසයක් බැගින්ය.
- 8 ඔවුන්ගේ නාම මෙය: එප්‍රායිම කඳු රටේ සිටිය බෙන්-හුර්ය.
- 9 මාකශ්හිද ෂයාල් බිමහිද බෙන්-ෂෙමෙෂ්හිද ඒලොන්-බෙන්-හානාන්හිද සිටිය බෙන්-දෙකෙර්ය.
- 10 අර්බබෝන්හි බෙන්-හෙසෙද්ය; ඔහුට සෝකොව සහ මුළු හේපෙර් රටද වැටුණේය.
- 11 දොර් නම් කඳුකරය මුළුලේගි සිටිය බෙන්-අබ්නාදාබය; ඔහුගේ භාර්යාව සාලමොන්ගේ දුව වූ නාපත්ය.
- 12 අහිලුද්ගේ පුත්‍ර වූ බානාට තයනාක්ද මෙහිද්දෝද ශාරෙතාන්ට කිට්ටුව යෙසෙයෙල්ට පහළින්

තිබෙන මුළු බෙත්-සෙයාන්ද වැටුණේය. ඒ පළාත බෙත්-සෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වාද යොක්මෙයාමට එහා සීමා දක්වාද පිහිටා තිබේ.

**13** රාමොත්-ගිලියාද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියාද්හි තිබෙන නාවු, මනස්සේගේ පුත්‍ර වූ යාසිර්ගේ නුවරවලින් පවුරුද පින්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ පළාතත් ඔහුට වැටුණේය.

**14** මහනායිමහි සිටිය ඉද්දෝගේ පුත්‍ර වූ අහිනාදාබිය.

**15** නප්තලිහි සිටිය අහිමාශ්ය; ඔහුද සාලමොන්ගේ දුටු බාසෙමත් හාර්යා කොට පාවාගත්තේය.

**16** ආෂෙර්හිද බෙයාලොන්හිද සිටිය හුෂයිගේ පුත්‍ර වූ බානාය.

**17** ඉස්සාබර්හි සිටිය පරුවාගේ පුත්‍ර වූ යෙහෝෂාපාටිය.

**18** බෙන්යමින්හි සිටිය ඒලාගේ පුත්‍ර වූ ෂීමෙයිය.

**19** අමෝරිවරුන්ගේ රජ වූ සිහොන්ගේද බාෂාන්හි රජ වූ ඔග්ගේද දේශය වූ ගිලියාද් දේශයෙහි සිටිය උරිගේ පුත්‍ර වූ ගෙබර්ය; ඒ දේශයෙහි සිටියේ එක මුලාදැනියෙකි.

**20** යුදාවරු ද ඉශ්‍රායෙල්වරු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔවුහු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ.

**21** සාලමොන් වනාහි ප්‍රාන් ගංගාවේ පටන් පිලිස්තීවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔවුහු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.

**22** දවසකට සාලමොන්ගේ ආහාර මෙසේය: සිහින් පිටි කෝරිහක්ය, වෙන පිටි කෝර සැටකි.

**23** මුවන්ද තිත්මුවන්ද රතුමුවන්ද තරකළ පක්ෂීන්ද හැර තර හරක් දසදෙනෙකුත් කෙතේ හරක් විසි දෙනෙකුත් බැටළුවන් සියයකුත්ය.

**24** මක්නිසාද ඔහු තිස්සා පටන් ගාශා දක්වාම ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශයද ගංගාවෙන් මෙගොඩ සියලු රජුන්ද කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔහු අවට සෑම දිශාවලද ඔහුට සමාදානය තිබුණේය.

**25** සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-සෙබා දක්වා යුදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්දිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.

**26** සාලමොන්ට ඔහුගේ රථවලට ගාල් සතළිස් දහසකි. අශ්වයෝ සිටියෝය, අසුරුවන් දොළොස් දහසක්ද සිටියෝය.

**27** ඒ මුලාදැනින් එකිනෙකා තම තමාට නියම මාසයේදී සාලමොන් රජුටද සාලමොන් රජුගේ මෙසයට ආවා වූ සියල්ලන්ටද කිසිවක් අඩුවෙන්ට ඉඩ නැර ආහාර සපයාදුන්නේය.

**28** ඔවුන් එකිනෙකා තම තමාට නියමවී තිබුණු හැටියට අශ්වයන්ටත් සෙයන්ධවයන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවේය.

**29** දෙවියන්වහන්සේ ඉතා මහත් ප්‍රඥාවකුත් ඥානයකුත් මුහුදු වෙරළේ වැල්ලමෙන් විශාල වූ සිහියකුත් සාලමොන්ට දුන්නේකි.

**30** සාලමොන්ගේ ප්‍රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් මිසරවරුන්ගේ මුළු ප්‍රඥාවටත් වඩා මහත්ව තිබුණේය.

**31** මක්නිසාද ඔහු සියලු මනුෂ්‍යයන්ටද එශ්‍රාහිය ඒතාන්ටද මාහොල්ගේ පුත්‍රයන් වූ හේමන්ටද කල්කොල්ටද දර්දාටද වඩා ප්‍රඥාවන්තව සිටියේය. ඔහුගේ කීර්තියද අවට සිටි සියලු ජාතීන් අතරේ පතළවී ගියේය.

**32** ඔහු උපදේශවාක්‍ය තුන්දහසක් කීවේය. ඔහුගේ ගීතිකාද එක්දස පහකි.

**33** ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් බිත්තියෙන් හටගන්නා හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මාගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය.

**34** ඔහුගේ ප්‍රඥාව ගැන ඇසුවා වූ පොළොවේ සියලු රජුන් වෙතින් සියලු වර්ගයන් කෙරෙන් මනුෂ්‍යයෝ සාලමොන්ගේ ප්‍රඥාව අසන්ට ආවෝය.



**සාලමොන්** ඔහුගේ පියාණන් වෙනුවට රජකොට ආලේපකරනු ලැබූ බව තීර්ථි රජවූ භිරාම අසා තමාගේ සේවකයන් ඔහු වෙතට එවුවේය. මක්නිසාද භිරාම සෑම කල්හිම දාවිත්ට ස්තෝහ ඇත්තෙක් විය.

**2** සාලමොන් භිරාම වෙත පණිවිඩයක් යවමින්:

**3** ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ගේ සතුරන් ඔහුගේ පතුල යට දමන තෙක් ඔහු හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගනට ඔහුට බැරිවුණු බව ඔබ දන්නෙහිය.

**4** නුමුත් දැන් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හැම අතින් ම මට නිශ්චලතාව දී තිබේ; එදිරිකාරයෙක්වත් අශ්‍රහ සිද්ධියක්වත් නැත්තේය.

**5** ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට-ඔබ වෙනුවට ඔබේ සිංහාසනය පිට මා විසින් තබන ඔබේ පුත්‍රයා මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇතැයි කී හැටියට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගනට මම අදහස්කරමි.

**6** එබැවින් ලෙබනොන්හි කිහිරි ගස් මට කපා දෙන්නට අණකළ මැනවි; මාගේ වැඩකාරයෝ ඔබගේ වැඩකාරයින් හා සමඟ වන්නෝය; ඔබගේ වැඩකාරයන්ගේ කුලි ඔබ කියන ප්‍රකාරයටම ඔබට දෙන්නෙමි. මක්නිසාද ගීදොන්වරුන් මෙන් ලී කපන්නට දන්න කෙනෙක් අප අතරේ නැති බව ඔබ දන්නෙහියයි කියා ඇරියේය.

**7** භිරාම සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවි: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය.

**8** භිරාම සාලමොන් වෙත පණිවිඩයක් එවමින්: ඔබ මට කියා එවූ කාරණා ඇසිමි. කිහිරි ලී ගැනද දේවදාර ලී ගැනද ඔබගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමි.

**9** මාගේ වැඩකාරයෝ ලෙබනොන්හි සිට මුහුදු ළඟට ඒවා ගෙනෙන්නෝය. මම ඒවා පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි, තවද ඔබ විසින් බාරගන්න පිණිස ඒවා එහිදී ලිහනට සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ටකරන්නෙහියයි කියා එවුවේය.

**10** මෙසේ භිරාම සාලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලීද දේවදාර ලීද ඔහුට දුන්නේය.

**11** සාලමොන්ද භිරාමගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස ගෝඨුම කෝර විසිදහසක්ද හිඳුපු තෙල් කෝර විසිසක්ද ඔහුට දුන්නේය. සාලමොන් අවුරුද්දෙන් අවුරුද්ද මෙසේ භිරාමට දුන්නේය.

**12** ස්වාමීන්වහන්සේ සාලමොන්ට පොරොන්දුවූ ලෙස උන්වහන්සේ ඔහුට ප්‍රඥව දුන්නේය; භිරාම සහ සාලමොන් අතරේ සමාදානය පැවතුණේය; තවද ඔවුන් දෙදෙනා එක්ව ගිවිසුමක් කරගත්තෝය.

**13** සාලමොන් රජ සියලු ඉග්‍රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් ගත්තේය; ඊට තෝරාගනු ලැබූ මනුෂ්‍යයෝ තිස්දහසක්ය.

**14** ඔහු මාසයකට දසදහසක් බැගින් වාර පිළිවෙළින් ඔවුන් ලෙබනොන්ට යැවීය. ඔවුහු එක මසක් ලෙබනොන්හිද දෙමසක් ගෙදරද සිටියෝය. අදොනිරාම වනාහි රාජකාරියේ මුලාදැනියා විය.

**15** බර උසුලන්නෝ හැත්තෑ දහසක්ද කඳුවල ලී හා ගල්කපන්නෝ අසූදහසක්ද සාලමොන්ට සිටියෝය.

**16** ඒ හැර වැඩබලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ, සාලමොන්ගේ ප්‍රධාන මුලාදැනීන් තුන්දහස් තුන්සියයක් වූහ.

**17** කැපු ගල්වලින් ගෘහයේ අත්තිවාරම තබන පිණිස රජුගේ ආඥාව පිට මහත්වූද අතර්ඝවූද ගල් ගෙනාවෝය.

**18** සාලමොන්ගේ වඩුවෝද භිරාමගේ වඩුවෝද ගෙබලිවරුද ඒවා කැපුවෝය, මෙසේ ගෘහය තැනීමට ඔවුහු ලී දඩුද ගල්ද සූදානම්කළෝය.

**ත**වද ඉග්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු භාරසිය අසුවෙනි අවුරුද්දේ එනම් ඉග්‍රායෙල්වරුන් කෙරෙහි සාලමොන්ගේ රජකම් කිරීමේ සතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසය වූ ශිව මාසයේදී ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්නට පටන්ගත්තේය.

**2** සාලමොන් රජ ස්වාමීන්වහන්සේට ගොඩනැගූ ගෘහයේ දිග රියන් සැටකය, පළල රියන් විස්සකය, උස රියන් තිහකය.

**3** ගෘහයේ මාලිගාව ඉස්සරහ තිබුණු ශාලාවේ දිග ගෘහයේ පළල හැටියටම රියන් විස්සකව, එහි පළල ගෘහය ඉස්සරහ රියන් දසකව තිබුණේය.

**4** ගරාදි සවිකරනලද කවුළු ඔහු ගෘහයට සෑදුවේය.

**5** ඔහු මාලිගාවන් දිව්‍ය-වාක්‍යස්ථානයන් වටකරින් ගෘහයේ බිත්ති වටේට ගෘහයේ බිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.

**6** පහතම මහලේ පළල පස් රියනකය, මැද එකේ පළල සරියනකය, තුන්වෙනි ඒකේ පළල සත්රියනකය. මක්නිසාද ගෘහයේ බිත්තිවලට බාල්ක ඇතුළු නොකරන පිණිස පිටින් වටේටම ගෘහයේ බිත්තිවල තැනින්තැන පටුකර සෑදුවේය.

**7** ගල්වලේදී තීන්දුවට සූදානම්කළ ගල්වලින් ගෘහය ගොඩනැගූ බැවින් ගෘහය ගොඩනැගීමේදී මිටියකවත් පොරවකවත් වෙන කිසි යකඩ ආවුදයකවත් ශබ්දයක් නොඇසුණේය.

**8** මැද කාමරවලට දොර ගෘහයේ දකුණු පැත්තෙහි විය. වටවූ පඩිපෙළකින් මැද මහලටත් මැද මහලෙන් තුන්වෙනි මහලටත් නගින්නට සාදා තිබුණේය.

**9** මෙසේ ඔහු ගෘහය තනා නිමකෙළේය; ඔහු ගෘහය කිහිරි දැවවලින්ද ලැලිවලින්ද වැසුවේය.

**10** ඔහු මුළු ගෘහයට යාකර පස්රියනක් බැගින් උස ඇති මහල් ගොඩනැගුවේය. ඒවා කිහිරි ලිවලින් ගෘහයට සවිකරනලද්දේය.

**11** ස්වාමීන්වහන්සේගේ වචනය සාලමොන්ට පැමිණ කියනුයේ:

**12** ඔබ ගොඩනගන මේ ගෘහය ගැන වනාහි, ඔබ මාගේ පනත්වල හැසිර මාගේ විනිශ්චයවල් ඉෂ්ටකර මාගේ සියලු ආඥා පවත්වමින් ඒ ප්‍රකාර හැසිරෙන්නෙහිනම්, ඔබේ පියවූ දාවිත්ට මා විසින් කී මාගේ වචනය ඔබට ඉෂ්ටකරන්නෙමි.

**13** තවද මාගේ සෙනහවූ ඉග්‍රායෙල් අත්තැර, ඉග්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරන්නෙමියි කියේක.

**14** මෙසේ සාලමොන් ගෘහය ගොඩනගා නිමකෙළේය.

**15** ඇතුළතින් ඔහු ගෘහයේ බිත්තිවල කිහිරි ලැලි ඇල්ලුවේය; ගෘහයේ බිම පටන් පියස්සේ පැති දක්වා ඇතුළතින් ලිවලින් වැසුවේය. ගෘහයේ බිම දේවදාර ලැලිවලින් වැසුවේය.

**16** ඔහු ගෘහයේ ඉතා ඇතුළු කොට්ඨාසයෙන් රියන් විස්සක් දිගට බිමෙහි සහ බිත්තිවලත් කිහිරි ලැලි ඇල්ලුවේය. ඇතුළතින් ඔහු ඒක දිව්‍ය-වාක්‍යස්ථානයක් වන අති ශුද්ධස්ථානය කොට සෑදුවේය.

**17** ඊට ඉදිරිපිටවූ ගෘහය එනම් මාලිගාව සතළිස් රියනක් දිගය.

**18** ගෘහයේ ඇතුළත කැකිරි වැල්ද පිපුණු මල්ද කැටයම්කළ කිහිරි ලිවලින් වසා තිබුණේය. මුළුල්ලම කිහිරි ලිය; කිසි ගලක් පෙනෙන්නට නොතිබුණේය.

**19** ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම පෙට්ටිය තැබීමට ඇතුළතින් ගෘහය තුළ දිව්‍ය-වාක්‍යස්ථානයක් පිළියෙළකෙළේය.

**20** ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනකය, පළල විසි රියනකය, එහි උසත් විසි රියනකය; ඔහු එය අතර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලිවලින් වැසුවේය.

**21** මෙසේ සාලමොන් ගෘහයේ ඇතුළත අතර්ඝ රනින් වසා, රන් දමවැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇඳ, ඒක රනින් වැසුවේය.

**22** මුළු ගෘහය වසා තීන්දුවනතෙක් ඔහු ඒක මුළුල්ලම රනින් වැසුවේය. දිව්‍ය-වාක්‍යස්ථානයට අයිති පූජාසනය මුළුල්ලත් රනින් වැසුවේය.

**23** ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ වල් ඔලිව ලිවලින් දස රියන බැගින් උස ඇති කෙරුබ රූප දෙකක් සාදා තැබුවේය.

**24** එක කෙරුබ රූපයක එක පියාපතක් පස් රියනකය, කෙරුබ රූපයේ අනික් පියාපත පස්

රියනකිය. එක පියාපතක කෙළවර පටන් අනික් පියාපත් කෙළවර දක්වා දස රියනකිය.

**25** අනික් කෙරුබ රූපයන් දස රියනකිය. කෙරුබ රූප දෙකම එක මිමටද එක හැඩටද වූහ.

**26** එක කෙරුබ රූපයක උස දස රියනකිය, අනික් කෙරුබ රූපයන් එසේමය.

**27** ඔහු ඒ කෙරුබ රූප ඇතුල් ගෘහය තුළ පිහිටවුවේය. එක කෙරුබ රූපයක පියාපතක් එක බිත්තියට වදින හැටියටත් අනික් කෙරුබ රූපයේ පියාපතක් අනික් බිත්තියට වදින හැටියටත් ඒවායේ පියාපත් ගෘහය මධ්‍යයෙහි එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබනලද්දේය.

**28** ඔහු කෙරුබ රූප රනින් වැසුවේය.

**29** වටකර ඇතුළෙනුත් පිටිනුත් ගෘහයේ සියලු බිත්තිවල ඔහු කෙරුබද තල් ගස්ද පිපුණු මල්ද කොටා කැටයම් වැඩ කෙළේය.

**30** ඔහු ගෘහයේ බිම ඇතුළෙනුත් පිටිනුත් රනින් වැසුවේය.

**31** දිව්‍ය-වාක්‍යස්ථානයේ දොරකඩට වල් ඔලිව ලිවලින් දොරවල් සෑදුවේය. උඩ පඩිකඳ ද උළුවහු කණුද බිත්තියෙන් පහෙන් කොටසක් විය.

**32** වල් ඔලිව ලිවලින් සෑදූ ඒ දොර දෙකේ ඔහු කෙරුබද තල් ගස්ද පිපුණු මල්ද කැටයමකර, රනින් වසා, කෙරුබ හා තල් ගස් පිටත් රත්රන් ගැවේය.

**33** එසේම මාලිගාවේ දොරකඩටත් වල් ඔලිව ලිවලින් උළුවහු කණුද දේවදාර ලිවලින් දොරවල් දෙකක්ද සෑදුවේය;

**34** ඊට බිත්තියෙන් සතරෙන් කොටසක් ගියේය. එක දොරකට අකුළන පියන් දෙකක්ද අනික් දොරට අකුළන පියන් දෙකක්ද විය.

**35** ඔහු ඒවායේ කෙරුබද තල් ගස්ද පිපුණු මල්ද කපා ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගැවේය.

**36** ඇතුළු මිදුල කැපූ ගල්පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සෑදුවේය.

**37** සතරවෙනි අවුරුද්දේ ශීව මාසයේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අන්තිවාරම තබනලද්දේය.

**38** එකොළොස්වෙනි අවුරුද්දේ අටවෙනි මාසය වන බුල් මාසයේදී ගෘහය එහි සියලු කොටස සැකසූ ඇතුළු එහි නියම මුළු වීඩියට නිම කරනලද්දේය. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය ගොඩනැගීමේ යෙදී සිටියේය.

## පරිච්ඡේදය 7

**1** ශාලමොන් තමාගේම ගෘහය දහතුන් අවුරුද්දකින් ගොඩනැගුවේය, තමාගේ මුළු ගෘහයද අවසානකෙළේය.

**2** ඔහු ලෙබනොන් වනය නම් ගෘහය ගොඩනැගීය; කිහිරි කණු පේළි සතරක්ද ඒ කණු පිට කිහිරි දැවද ඇතුළු එය සාදන ලද්දේය. එහි දිග රියන් සියයක්ය, පළල රියන් පනහක්ය, උස රියන් තිහක්ය.

**3** කණු පිට පේළියට පසළොස්සක් බැගින් පිහිටුවා තිබුණු කාමර සතළිස් පහ කිහිරි ලිවලින් උඩින් වසා තිබුණේය,

**4** ජනෙල තට්ටු තුනක් තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය.

**5** සියලු දොරකඩවල්ද උළුවහුද ජනෙලවලට කෙළින් සතරස්ව තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය.

**6** ඔහු රියන් පනහක් දිග රියන් තිහක් පළල ඇති කුළුණු ශාලාවක් සෑදුවේය; ඒවා ඉදිරිපිට කුළුණුද පඩි පෙළක්ද ඇති තවත් ශාලාවකුත් ඒවා ඉදිරිපිට සෑදුවේය.

**7** ඔහු විනිශ්චයකරන පිණිස සිංහාසනයේ ශාලාව වන අධිකරණ ශාලාවක් සෑදුවේය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලිවලින් වසන ලද්දේය.

**8** ඔහුට වාසයකිරීමට ශාලාවට එහා පැත්තෙන් අනික් මිදුලේ තිබුණු ඔහුගේ ගෘහය ඊට සමානව සාදන ලද්දේය. ඒ ශාලාවට සමානව ගෙයක් සාලමොන් තමා හාර්යාකොට පාවාගත් ථාරාවෝගේ දුට්ටන් සෑදුවේය.

- 9 මෙ සියල්ලම කියතෙන්නේ ඉරා කැපු ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුන් පිටිනුන් අත්තිවාරමෙ පටන් ජේතකය දක්වාද පිටත සිට මහ මිදුල දක්වාද අනර්ඝ ගල්වලින් විය.
- 10 අත්තිවාරමද මහත්වූ අනර්ඝවූ ගල්වලින් එනම දස රියන්වූ ගල්වලින්ද අට රියන්වූ ගල්වලින්ද දමා තිබුණේය.
- 11 ඊ පිට කැපු ගල්වල මිමිවල හැටියට අනර්ඝවූ ගල්ද කිහිප් ලීද තිබුණේය.
- 12 වටකර තිබුණ මහ මිදුල කැපු ගල් පේළි තුනකින්ද කිහිප් දැව පේළියකින්ද සාදන ලද්දේය; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුළු මිදුලත් ගෘහයේ ශාලාවත් එසේමය.
- 13 සාලමොන් රජ තීර්ථි සිට හිරාම ගෙන්වා ගත්තේය.
- 14 ඔහු නප්තලී ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙකිය, ඔහුගේ පියා තීර්ථි මනුෂ්‍යයෙක්වූ ලෝකුරුවෙක්ය; ඔහු සියලු ආකාර පිත්තල වැඩකිරීමට ප්‍රඥවෙන්ද තේරුමෙන්ද දැනගැනීමෙන්ද පූර්ණව සිටියේය. ඔහු සාලමොන් රජු ළඟට ඇවිත් ඔහුගේ සියලු වැඩ කෙළේය.
- 15 ඔහු පිත්තල කුළුනු දෙක සෑදුවේය. එක එක කුළුනේ උස දහ අට රියනක්ය, එක එක කුළුනේ වට ප්‍රමාණය දොළොස් රියනක්ය.
- 16 කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල ජේතක දෙකක් වාත්තුකර සෑදුවේය. එක ජේතකයක උස රියන් පහක්ය, අනික් ජේතකයේ උස රියන් පහක්ය.
- 17 කුළුනු මුදුන්පිට තිබුණු ජේතකවලට දැල් වැඩද දම්වැල් මාලා වැඩද තිබුණේය; එක ජේතකයට සතක්ද අනික් ජේතකයට සතක්ද තිබුණේය.
- 18 කුළුනු මුදුන් පිට තිබුණ ජේතක වසන පිණිස එක එක ජේතකයේ දැල් වැඩ පිට වටකරින්ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේය.
- 19 ශාලාවේ කුළුනු මුදුන් පිට තිබුණ ජේතකවල මානෙල් වැඩ සතර රියනක් සාදා තිබුණේය.
- 20 කුළුනු දෙකේ ජේතකවල දැල් කර්මාන්තයට උඩින් බන්ධිය ළඟ එක එක ජේතකය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබුණේය.
- 21 ඔහු දේවමාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුනු පිහිටුවුවේය. දකුණු කුළුන පිහිටුවා ඊට යාකිත් යන නමද වම කුළුන පිහිටුවා ඊට බෝවස් යන නමද තැබුවේය.
- 22 කුළුනු මුදුන්වල මානෙල් වැඩ තිබුණේය. මෙසේ කුළුනුවල වැඩ නිමකරනලද්දේය.
- 23 ඔහු ජලාධාරයන් වාත්තුකර සෑදුවේය. ඒක ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දසයක්ය; ඒක වටකුරුව තිබුණේය. ඒකේ උස පස්රියනක් විය; ඒකේ වට ප්‍රමාණය තිස්රියනක් විය.
- 24 ඒකේ ගැටියට යටින් ඒක වටකර රියනකට කැකිරි දසයක් බැගින්, ඒක වාත්තුකරනවිට වාත්තුකළ දෙපේළියක කැකිරි ගෙඩි ජලාධාරය වටකරින්ම තිබුණේය.
- 25 එය ගව රූප දොළොසක් පිට තබා තිබුණේය, තුනක් උතුරු දෙසටද තුනක් බස්නාහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. ජලාධාරය ඒවාට උඩින් ඒවා පිට තබා තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.
- 26 ඒකේ සනකම අල්ලක පළලය; ඒකේ ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේය. එහි බාත් 7:26 බාත් එකක් ගැලොම 8 ½ කි. දෙදාහක් ඇල්ලුවේය.
- 27 ඔහු අඩි දසයක් පිත්තලෙන් සෑදුවේය; එක එක අඩියේ දිග සතර රියනක්ය, පළල සතර රියනක්ය, උස තුන් රියනක්ය.
- 28 අඩිවල වැඩ මෙසේය: ඒවා පනේල ආකාරව තිබුණේය; පනේල සන්ධිවලට අතරේ තිබුණේය.
- 29 එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූපද ගව රූපද කෙරුබ රූපද වූහ; සන්ධි පිටින් ඉහළ පැත්ත එසේම තිබුණේය. සිංහයන්ටත් ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබුණේය.
- 30 එක එක අඩියට පිත්තල රෝද සතරක්ද පිත්තල අලවංගුද තිබුණේය. ඒකේ අඩි සතරට ආධාරවල් තිබුණේය. සෝදන භාජනය යට එක එක පැත්තේ මාලා ඇත්තාවූ වාත්තු කළ ආධාරවල්ද විය.
- 31 ජේතකය ඇතුළෙන් ඉහලින් ඒකේ කට හරහා රියනක් විය. කුළුනු අඩියක වැඩ ඇතුළු ඒකේ කට වටකුරුව රියන් එකහමාරක් උසව තිබුණේය. ඒකේ කට පිට කැටයම වැඩ තිබුණේය, නුමුත් ඒවායේ පනේල වටකුරුව නොව සතරැස්ව තිබුණේය.



- 32 රෝද සතර පනේලවලට යටින් තිබුණේය; රෝදවල අලවංග අඩවලට අල්ලා තිබුණේය. එක එක රෝදයේ උස රියන් එකහමාරක්ය.
- 33 රෝදවල වැඩ රථ රෝදයක වැඩයට සමානය. ඒවායේ අලවංගද වක්අතුද දන්ද බොස්ගෙඩිද සියල්ලම වාත්තුකරන ලද්දේය.
- 34 එක එක අඩියේ කොන් සතරට අඩිය එක්කම සාදාපු ආධාර සතරක් විය.
- 35 අඩියේ මුදුන රියන් හාගයක් උසට වටකුරුකර තිබුණේය. අඩියේ මුදුනෙහි තිබුණ ඒකේ අන්ද පනේලද එය එක්කම සාදා තිබුණේය.
- 36 ඔහු ඒකේ අත්වල ලැලිවලද ඒකේ පනේලවලද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ රූපද සිංහ රූපද තල් ගස්ද කැටයමකළේය; වට්ට මාලාද තිබුණේය.
- 37 මේ අන්දමට ඔහු අඩි දසය සැදුවේය. ඒ සියල්ලට තිබුණේ එක වාත්තුවත් එක මිමමත් එක හැඩයත්ය.
- 38 තවද සේදීම පිණිස පිත්තල හාජන දශයක් ඔහු සැදුවේය. එක එක හාජනයේ බාත් සතළිසක් ඇල්ලුවේය. එක එක හාජනය රියන් හතරක් පළලය. අඩි දසයෙන් එක එක අඩිය පිට හාජනයන් තිබුණේය.
- 39 ඔහු අඩි පහක් ගෘහයට දකුණු පැත්තෙන්ද පහක් ගෘහයට වම් පැත්තෙන්ද තැබුවේය. ජලාධාරය වනාහි ඔහු ගෘහයට දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරේ තැබුවේය.
- 40 තවද හිරාම සෝදන හාජනද හැදිද තාලිද සැදීය. මෙසේ හිරාම ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට කළ සියලු වැඩ නිමකෙළේය.
- 41 එනම් කුළුනු දෙකක්ද කුළුනු මුදුන් පිට තිබුණු ජේකඩවල ගෝල දෙකද කුළුනු මුදුන් පිට තිබුණු ජේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,
- 42 කුළුනු පිට තිබුණ ජේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩෙට දෙපම දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙපම හාරසියයද;
- 43 අඩි දසයද අඩි පිට තිබුණ හාජන දසයද;
- 44 ඒ එක ජලාධාරයද ජලාධාරය යට තිබුණ ගවයන් දොළසද;
- 45 හැළිද හැදිද තාලිද යන මෙව්‍යය. හිරාම ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සැදූ මේ සියලු බඩු ඔපදැමූ පිත්තලෙන් විය.
- 46 රජ යොර්දාන් සමභූමියෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තුකෙරෙව්වේය.
- 47 ඒ සියලු බඩු ඉතා මහත් ගණනක්ව තිබුණ බැවින් සාලමොන් ඒවා නොකිරා හැරියේය. පිත්තලවල බරද දැනගත්තේ නැත.
- 48 සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මෙසයද,
- 49 දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙන් වම් පැත්තෙන් පහක් බැගින් තැබීමට අතර්ස රනින් පහන්රුක්ද මල්ද පහන්ද අඩුද,
- 50 අතර්ස රනින් තලිද පහන් කතුරුද තාලිද පාත්‍රාද ගිනි හාජනද රනින් ඇතුල් ගෘහය වන අති ශුද්ධස්ථානයේ දොරවලටත් ගෘහය වන මාලිගාවේ දොරවලටත් රන් අසව-විලිද සැදෙව්වේය.
- 51 මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවින් විසින් කැපකළදේ එනම් රිදී රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.

## පරිච්ඡේදය 8

**ඒ**විට සාලමොන් දාවින්ගේ නුවරවූ සියොනේ සිට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම පෙට්ටිය ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද සාලමොන් රජු වෙතට යෙරුසලමට රැස්කෙරෙවුවේය.

<sup>2</sup> සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සත්වෙති මාසය වන ඒතානිම් මාසයේ මංගල්‍යයේදී සාලමොන් රජු

වෙනට රැස්වුවෝය.

**3** ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් ආ කල පූජකයෝ ගිවිසුම් පෙට්ටිය උසුලාගන්නෝය.

**4** තවද ඔවුහු ස්වාමීන්වහන්සේගේ පෙට්ටියද රැස්වීමේ කුඩාරමද කුඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ බඩුද ගෙනාවෝය; පූජකයෝ සහ ලෙවිවරු ඒවා ගෙනාවෝය.

**5** සාලමොන් රජුද ඔහු වෙත රැස්ව සිටි මුළු ඉශ්‍රායෙල් සභාවද ගණිනටවත් ගණන්කරනටවත් බැරිතරම් බැටළුවන් සහ ගවයින් පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය.

**6** පූජකයෝ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනැවිත් කෙරුබවරුන්ගේ පියාපත් යට ඒකේ ඉඩමෙහි තැබුවෝය.

**7** මක්නිසාද පෙට්ටියේ ඉඩමට උඩින් විහිදී තිබුණු කෙරුබවරුන්ගේ පියාපත්වලට පෙට්ටියත් ඒකේ පොළුත් උඩින් වැසී තිබුණේය.

**8** ඒ පොළු ඒවායේ අග්ගිස් දිව්‍ය-වාක්‍යස්ථානයට ඉදිරියෙහි වූ ශුද්ධස්ථානයට පෙනෙන තරම් දිගට තිබුණේය; නමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.

**9** ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ්හිදී තිබූ ගල්ලැලි දෙක මිස ගිවිසුම් පෙට්ටියේ වෙත කිසිවක් නොතිබුණේය.

**10** පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට ආ කල ස්වාමීන්වහන්සේගේ ගෘහය වලාපටලයෙන් පිරුණේය.

**11** වලාපටලය නිසා පූජකයන්ට සේවයකිරීම පිණිස සිටිනට නොහැකි විය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරුණේය.

**12** එවිට සාලමොන් කථාකොට: තමන්වහන්සේ සනාත්ධකාරයෙහි වසනසේකැයි ස්වාමීන්වහන්සේ කීසේක.

**13** මම ඔබට නිවාස ගෘහයක්ද සදාකාලේටම ඔබට වැඩ සිටීමට ස්ථානයක්ද සැලවින්නම ගොඩනැගීමි කීවෙය.

**14** රජ තෙමේ මුහුණ හරවා මුළු ඉශ්‍රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්‍රායෙල් සභාවට ආශීර්වාදකරමින් කියනුයේ:

**15** ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකරමින්-

**16** මා විසින් මාගේ සෙනහවූ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය තැබීමට ගෘහයක් ගොඩනගන පිණිස සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරානොගෙන, මාගේ සෙනහවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානව සිටීමට දාවිත් තෝරාගනිමි කියා ස්වකීය හස්තයෙන් ඒක ඉෂ්ටකළසේක.

**17** ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගනට මාගේ පියවූ දාවිත්ගේ සිතේ තිබුණේය.

**18** එහෙත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගනට ඔබේ සිතේ තිබුණු කල්පනාව හොඳ කාරණයක්වය.

**19** එසේවී නමුත් ඔබ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; ඔබේ කටියෙන් නික්මෙන ඔබේ පුත්‍රයාම මාගේ නාමයට ගෘහය ගොඩනගන්නේයයි කීසේක.

**20** ස්වාමීන්වහන්සේ තමන් කී වචනය ඉෂ්ටකර තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ කී හැටියට මම මාගේ පියවූ දාවිත් වෙනුවෙන් නැගිට ඉශ්‍රායෙල් සිංහාසනයේ හිඳ ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහය ගොඩනැගුවෙමි.

**21** තවද ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාකල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන පෙට්ටියට එහි ස්ථානයක් නියම කෙළෙමි කීවෙය.

**22** එවිට සාලමොන් මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට ස්වර්ගය දෙසට තමාගේ අත් විදහාගන මෙසේ කීවෙය:

**23** ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ, ඉහළ ස්වර්ගයෙහිවත් පහත පොළොවෙහිවත් ඔබට සමානවූ දෙව්කෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමක් කරුණාවත් පවත්වන සේක.

- 24 ඔබගේ මෙහෙකරුවා මාගේ පියවූ දාවිත්ට ඔබ පොරොන්දුවූ දේ ඔහුට ඉෂ්ටකර දුන්නේය. එසේය, ඔබ ස්වකීය මුඛයෙන් ඒක කියා අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
- 25 එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියු ස්වාමීන්වහන්ස, ස්වකීය මෙහෙකරුවා මාගේ පියවූ දාවිත්ට ඔබ කථාකොට: ඔබ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් ඔබේ දරුවෝ මා ඉදිරියෙහි හැසිරෙන පිණිස තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසමවන්නෝ නම්, ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳිමට මා ඉදිරියෙහි ඔබට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ටකරදුන මැනව.
- 26 එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවා මාගේ පියවූ දාවිත්ට කී ඔබගේ වචනය මෙසේ ස්ථිරවේවා.
- 27 නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?
- 28 එහෙත් මාගේ දෙවියු ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාවඤ්චද කන්නලව්වද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන ඉල්ලීමද යාවඤ්චද ඇසුවමැනව.
- 29 මාගේ නාමය එහි වන්නේයයි ඔබ යම් ස්ථානයක් ගැන කියෙත්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රැ දාවල් ඇරී තිබේවා. මේ ස්ථානය දෙසට ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාවඤ්චද ඇසුව මැනව.
- 30 ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනහවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව; අසා කමාවුණමැනව.
- 31 යමෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව වරදකොට ඔහු දිවුරුවන පිණිස දිවුරුමක් ඔහු පිට තබන ලදුව, ඔහු ඇවිත් මේ ගෘහයේ ඔබගේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,
- 32 ඔබ ස්වර්ගයෙහි සිට අසා ක්‍රියාකරමින්, දුෂ්ටයා වරදට පත්කර, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා, ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළමැනව.
- 33 ඔබගේ සෙනහවූ ඉශ්‍රායෙල්වරුන් ඔබට විරුද්ධව පවකළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔවුන් දෙවනු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර, මේ ගෘහයේදී ඔබට යාවඤ්ච කර කන්නලව් කළොත්,
- 34 ඔබ ස්වර්ගයේ සිට අසා වදාරා ඔබගේ සෙනහවූ ඉශ්‍රායෙල්වරුන්ගේ පාපයට කමාවී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.
- 35 ඔවුන් ඔබට විරුද්ධව පවකළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ මෙසේ ඔවුන්ට දඩුවමකරන බැවින් ඔවුන් මේ ස්ථානය දෙසට හැරී යාවඤ්චකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්ඇරියොත්,
- 36 ඔබ ස්වර්ගයේ සිට අසා ඔවුන් විසින් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්වාදුන් කල, ඔබගේ මෙහෙකරුවන්ගේත් ඔබගේ සෙනහවූ ඉශ්‍රායෙල්ගේත් පාපයට කමාවී, උරුමයක් කොට ඔබගේ සෙනහට ඔබ දී තිබෙන ඔබගේ දේශයට වර්ෂාව දුන මැනව.
- 37 දේශයෙහි සාගතයක් පැමිණෙන්නටවත් වංසගතය පැමිණෙන්නටවත් ගොයම් වියළියාම හෝ ගොයම් රෝගය හෝ පළහැටියන් හෝ දළඹුවන් හෝ පැමිණෙන්නටවත්; ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන් සිටිද්දී ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්නටවත්; මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්නටවත් යෙදුණු කල්හි;
- 38 කොයි යම් මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබගේ මුළු සෙනහවූ ඉශ්‍රායෙල් විසින් හෝ තම තමුන්ගේ සිත්වල පීඩාව දැනගත මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගත යම් යාවඤ්චක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්,
- 39 ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි හය ඇතුව සිටින පිණිස, සිත දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට ඉෂ්ටකර දුනමැනව.
- 40 මක්නිසාද ඔබ පමණක්ම සියලු මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් දන්නාසේක.

- 41 තවද ඔබගේ සෙනහවු ඉග්‍රායෙල් කෙනෙක් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමය සහ බලවත් අතද දිගුකළ හස්තයද ගැන අසනවා ඇත.
- 42 එසේ ඔබගේ නාමය නිසා දුර දේශයකින් ආවා වූ විදේශියෙක් මේ ගෘහය දෙසට හැරී යාවැසූකළෝත්,
- 43 ඔබගේ සෙනහවු ඉග්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනහ විසිනුත් ඔබගේ නාමය ඇදිනගන ඔබ කෙරෙහි හයවන පිණිසද, මා විසින් ගොඩනැගුවා වූ මේ ගෘහයට ඔබගේ නම තබා තිබෙන බව දැනගන්න පිණිසද, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, විදේශියා ඔබට කරන මුළු කන්තලව්ව ලෙස ඔහුට කළ මැනව.
- 44 ඔබගේ සෙනහ තවුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ස්වාමීන්වහන්සේට යාවැසූකළෝත්,
- 45 ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාවැසුවද කන්තලව්වද අසා ඔවුන්ට යුක්තිය කළමැනව.
- 46 පව නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පවකරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්නටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්නටත් යෙදුණෝත්,
- 47 ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතට ගෙන හැරී ඔවුන් වාලට ගත් අයගේ දේශයේදී ඔබට කන්තලව් කොට: අපි පව කෙළෙමුව, හිතුවක්කාරකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියා කෙළෙමුයි කියමින්,
- 48 ඔවුන් වාලට ගත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේදී තවුන්ගේ මුළු සිතින් ද මුළු ආත්මයෙන්ද ඔබ දෙසට හැරී ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයද ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනැගූ ගෘහයද දෙස බලා ඔබට යාවැසූ කළෝත්,
- 49 ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාවැසුවද කන්තලව්වද අසා, ඔවුන්ට යුක්තිය කරමින්,
- 50 ඔබට විරුද්ධව පවකළ ඔබගේ සෙනහ ඔබට විරුද්ධව කළා වූ ඔවුන්ගේ සියලු අපරාධවලට ඔවුන්ට කමාවී, ඔවුන් වාලට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පාකරන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබාදුනමැනව.
- 51 මක්නිසාද ඔවුහු ඔබ විසින් මිසරයෙන් එනම යකඩ උදුනෙන් පිටතට ගෙනාවා වූ ඔබගේ සෙනහත් ඔබගේ උරුමයත්ය.
- 52 ඔබගේ මෙහෙකරුවාගේ කන්තලව්වද දෙස ඔබගේ ඇස් ඇරී තිබේවා; ඔවුන් ඔබගෙන් ඉල්ලන සියල්ල ගැන ඔවුන්ට ඇහුම්කන් දුනමැනව.
- 53 මක්නිසාද ස්වාමි වූ දෙවියන්වහන්ස, ඔබ අපේ පියවරුන් මිසරයෙන් ගෙනාවිට ඔබගේ මෙහෙකරුවා මෝසෙස් ලවා කථාකෙරෙවු ප්‍රකාරයට, ඔබට උරුමයක් කොට ඔබම පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ඔවුන් වෙත් කරගත්සේකැයි කීවෙය.
- 54 සාලමොන් ස්වාමීන්වහන්සේට මේ මුලු යාවැසුවද කන්තලව්වද ඔස්පුකර නිමකළ විට ඔහු ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට ස්වර්ගය දෙසට තමාගේ අත් විදහාගත දණහසා හිදීමෙන් නැගිටිවෙය.
- 55 තවද ඔහු නැගිට සිට මහත් හඬින් මුළු ඉග්‍රායෙල් සභාවට ආශීර්වාදකරමින් කියනුයේ:
- 56 තමන්වහන්සේ පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනහවු ඉග්‍රායෙල්ට නිශ්චලතාව දුන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. උන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවා මෝසෙස් ලවා ගිවිස්සා වූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.
- 57 අපේ දෙව් වූ ස්වාමීන්වහන්සේ අපේ පියවරුන් සමඟ සිටියාක් මෙන් අප සමඟත් සිටින සේක්වා. උන්වහන්සේ අප අත්නොහරිනසේක්වා, අප බැහැර නොදමනසේක්වා.
- 58 එසේ උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නට උන්වහන්සේ අපේ පියවරුන්ට අණකළ උන්වහන්සේගේ ආඥා පනත්ද විනිශ්චයවල්ද පවත්වන්නටත් උන්වහන්සේ අපේ සිත් තමන් වෙතට නමාගන්නසේක්වා.
- 59 ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවත් වෙන දෙව්කෙනෙක් නැති බවත් පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිස,



- 60** තමන්ගේ මෙහෙකරුවන්ටත් තමන්ගේ සෙනහවු ඉග්‍රායෙල්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ටකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මා විසින් ඔප්පුකළ මේ කන්තලව වචන රැ දාවල් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සම්පයෙහි පවතීවා.
- 61** එබැවින් උන්වහන්සේගේ පනත්වල හැසිර උන්වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබ සැමගේ සිත් අද දවසේ මෙන් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත සමපූර්ණව තිබේවයි කීවෙය.
- 62** රජද ඔහු සමහ සියලු ඉග්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෑ ඔප්පුකළෝය.
- 63** සාලමොන් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ ශාන්ති පෑ සඳහා ඔහු ගොනුන් විසිදෙදහක්ද බැටළුවන් එක් ලක්ෂ විසිදහස්ක්ද පුදකෙළේය. මෙසේ රජද සියලු ඉග්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේගේ ගෘහය කැපකළෝය.
- 64** එම දවසේ රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුල් භාගය විගුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පෑවද ආහාර පෑවද ශාන්ති පෑවල තෙල්ද එතන ඔප්පුකෙළේය. එසේ කළේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පිත්තල පෑසනය දවන පෑවද ආහාර පෑවද ශාන්ති පෑවද තෙල්ද දරන්ට ඉඩ මදි නිසාය.
- 65** මෙසේ ඒ කාලයෙහි සාලමොන්ද ඔහු සමහ සියලු ඉග්‍රායෙල් වන භාමන්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා පළාත්වලින් ආවා වූ මහත් සමූහයක්ද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් දවසක්ද තවත් සත්දවසක්ද එනම් දහහතර දවසක් මංගල්‍යය පැවැත්තුහ.
- 66** අටවෙනිදා ඔහු සෙනහ යන්ට හැරියේය, ඔවුහු රජුට ආශීර්වාද ඉල්ලා, ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවන්ටත් තමන්ගේ සෙනහවු ඉග්‍රායෙල්ටත් කළ සියලු යහපත්කම් ගැන ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව, තමන්ගේ කුඩාරමවලට ගියේය.

## පරිච්ඡේදය 9

- 1** තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද ගොඩනගා, සාලමොන් තමාගේ මුළු ආශාවේ හැටියට සාදන්ට කැමතිවූ සියල්ලන් නිමකළ විට,
- 2** ස්වාමීන්වහන්සේ ගිබියොන්හිදී සාලමොන්ට පෙනුණාක් මෙන් දෙවෙනි වර ඔහුට පෙනුණුසේක.
- 3** ස්වාමීන්වහන්සේ කථාකොට: ඔබ මා ඉදිරියෙහි ඔප්පුකළ ඔබේ යාවඤ්චන් කන්තලවචන් ඇසුවෙමි. ඔබ ගොඩනැගූ මේ ගෘහයෙහි මාගේ නාමය සදාකාලේටම තබන පිණිස ඒක විගුද්ධකෙළෙමි; මාගේ ඇස්ද මාගේ සිතද නිරන්තරයෙන් මෙහි වන්නේය.
- 4** ඉතින් ඔබේ පියවූ දාවන් හැසුරුණාක් මෙන් ඔබ මා ඉදිරියෙහි සිතේ ඇද නැතිකමින්ද අවංකකමින්ද හැසිරෙමින්, මා විසින් ඔබට අණකළ සියල්ලේ ප්‍රකාරයට කර, මාගේ පනත්ද විනිශ්චයවල්ද පවත්වන්නෙහි නම,
- 5** ඉග්‍රායෙල් සිංහාසනයෙහි හිඳින්නට ඔබට කෙනෙක් නැතුව යන්නේ නැත කියා මා විසින් ඔබේ පියවූ දාවන්ට පොරොන්දුවූ හැටියට, ඉග්‍රායෙල්වරුන් කෙරෙහි ඔබේ රාජ්‍යයේ සිංහාසනය සදාකාලේටම ස්ථිරකරන්නෙමි.
- 6** නමුත් ඔබ සැමත් ඔබ සැමගේ දරුවොත් මා වෙතින් ඉවත්ව ගොස්, මා විසින් ඔබ සැම ඉදිරියෙහි තබා තිබෙන මාගේ ආඥා පනත්ද නොපවත්වා, ගොස් අන් දෙව්වරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකළොත්,
- 7** මා විසින් ඉග්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිද්ධමන්නෙමි; මාගේ නාමයට මා විසින් විගුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉග්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
- 8** මෙපමණ උස්ව තිබෙන මේ ගෘහය ළහින් යන සියල්ලන් විස්මයට පත්ව කවටකම්කර: ස්වාමීන්වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මෙසේ කළේ මක්නිසාදැයි අසනවා ඇත.
- 9** එවිට: ඔවුන් තමුන්ගේ පියවරුන් මිසරදේශයෙන් ගෙනාවා වූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙව්වරුන්ට ඇලුම්වී, ඔවුන්ට නමස්කාරකොට සේවයකළ නිසා, ස්වාමීන්වහන්සේ මේ සියලු විපත්හි ඔවුන් පිටට පැමිණෙවුසේකැයි මිනිසුන් උත්තරදෙනවා ඇතැයි ඔහුට කීසේක.
- 10** තවද සාලමොන් විසින් ගෘහ දෙක එනම් ස්වාමීන්වහන්සේගේ ගෘහය සහ රජ ගෙය

ගොඩනැගීමට ගත කළ විසි අවුරුද්දට පසු,

**11** සාලමොන්ගේ මුළු කැමැත්තේ හැටියට ඔහුට කිහිටි ලීද දේවදාර ලීද රන්ද සපයා දුන් තීර්ථි රජවූ හිරාමට සාලමොන් රජ ගලිල දේශයෙහි නුවරවල් විස්සක් දුන්නේය.

**12** හිරාමද සාලමොන් තමාට දුන් නුවරවල් බලනට තීර්ථි සිට ඇවිත් ඒවා ගැන සතුටු නොවී:

**13** මාගේ සහෝදරය, ඔබ මට දුන් මේ නුවරවල් මොනවා දැයි කියා ඒවාට කාබුල් රටයයි නම් නැබුවේය. ඒ නම අද දක්වාත් පවතී.

**14** හිරාම රන් තලෙන්ත එකසිය විස්සක් රජුට එවුවේය.

**15** සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අහිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමෙ පවුරද හාගෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.

**16** මිසරයේ රජවූ චාරාවෝ ඇවිත් ගෙසෙර් අල්වාගෙන ඒක ගින්නෙන් පුලුස්සාදමා, ඒ නුවර වාසයකළ කානානිවරුන් මරා, ඒක සාලමොන්ගේ භාර්යාවූ තමාගේ දුටුට දායාදයක්කොට දී තිබුණේය.

**17** සාලමොන් ගෙසෙර්ද පහළ බෙන්-හොරොන්ද,

**18** බාලාන්ද දේශයෙහි තිබෙන කාන්තාරයෙහි තාමර්ද,,

**19** සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රටවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගනට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.

**20** ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් නූවු, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මුළුමනින්ම විනාශකර දමනට බැරිවුණාවූ අමෝරිවරුන්ගෙන්ද හිත්තීවරුන්ගෙන්ද පෙරිස්සිවරුන්ගෙන්ද හිව්වරුන්ගෙන්ද යෙබ්සිවරුන්ගෙන්ද ඉතිරිවුණ සියලු ජාතින්ට පසුව,

**21** දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.

**22** නූවුත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සාලමොන් කිසිවෙක් වහලුන් කොට නොගත්තේය. ඔව්හු වනාහි යුද්ධකාරයෝව ඔහුගේ සේවකයෝව ඔහුගේ අධිපතියෝව ඔහුගේ සේනාපතියෝව ඔහුගේ රට කෙරෙහිද අසරුවන් කෙරෙහිද ප්‍රධානියෝව සිටියෝය.

**23** සාලමොන්ගේ වැඩ බලාගත්තාවූ, වැඩකළ සෙනහ ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදැනිහු පන්සිය පනස් දෙනෙක් වූහ.

**24** චාරාවෝගේ දියණිය වනාහි දාවිත්ගේ නුවර සිට සාලමොන් විසින් ඇ උදෙසා ගොඩනැගූ ඇගේ ගෙට ආවාය. එවිට ඔහු මිල්ලෝ ගොඩනැගීය.

**25** සාලමොන් තමා ස්වාමීන්වහන්සේට ගොඩනැගූ පූජාසනය පිට අවුරුද්දට තුන් වරක් දවන පූජාද ශාන්ති පූජාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවද දුමද ඔප්පුකෙළේය. මෙසේ ඔහු ගෘහය සාදා නිමකෙළේය.

**26** සාලමොන් රජ ඒදොම දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශියොන්ගෙබෙර්හි නැව සැදෙවුවේය.

**27** හිරාමද මුහුදේ කාරණා දන්නාවූ නැවකාරයින් වන තමාගේ සේවකයන් සාලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවුවේය.

**28** ඔව්හු ඔපිර්ට ගොස් එතැනින් රන් තලෙන්ත භාරසිය විස්සක් සාලමොන් රජු ළඟට ගෙනාවෝය.

## පරිච්ඡේදය 10

**මි**ශ්‍රොයේ බිසව ස්වාමීන්වහන්සේගේ නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා ගුඪ ප්‍රශ්නවලින් ඔහු පරික්ෂාකරන පිණිස ආවාය.

**2** ඔතොමෝ ඉතා මහත් පිරිවරක්ද සුවද ද්‍රව්‍ය සහ රන්රන් රාගියකුත් අනර්ඝ ගලුන් පටවනලද ඔටුවන්ද ඇතුළු යෙරුසලමට ආවාය. ඇ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල

ගැන ඔහු සමඟ කථාකළාය.

**3** සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඇට විසඳා කිය. රජ විසින් ඇට තෝරාදෙන්නට නොහැකිවූ යම් ප්‍රශ්නයක් නොවීය; කිසිවක් ඔහුගෙන් සැහවී තිබුණේ නැත.

**4** ඡෙබාහි බිසව සාලමොන්ගේ මුළු ප්‍රඥවද ඔහු ගොඩනැගූ ගෘහයද,

**5** ඔහුගේ මෙසයේ කැමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුමද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඇ අතිශයින් මව්නවී,

**6** රජුට කථාකොට: මාගේ දේශයේදී ඔබගේ ක්‍රියාද ඔබගේ ප්‍රඥවද ගැන මා විසින් ඇසූ පවත් සැබෑය.

**7** එහෙත් මම ඇවිත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාසනොකෙළෙමි. සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥවත් යසසත් අභිවාද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ.

**8** ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, නිතරම ඔබ ඉදිරියෙහි සිට ඔබගේ ප්‍රඥව අසන මේ ඔබගේ සේවකයෝ වාසනාවන්තයෝය.

**9** ඉග්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සැමකල්හිම ඉග්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් චිනිශ්වයන් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය.

**10** තවද ඇ රන් තලෙන්න එකසිය විස්සක්ද සුවද ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ඡෙබාහි බිසව සාලමොන් රජුට දුන් ඒ සුවද ද්‍රව්‍ය තරම් සුවද ද්‍රව්‍ය තවත් නොලැබුණේය.

**11** ඔපිර් සිට රන් ගෙනාවා වූ හිරාමගේ නැව්වලින් හඳුන් ලී බොහොමයක්ද අනර්ඝ ගල්ද ඔපිරෙන් ගෙනෙන ලද්දේය.

**12** රජ ඒ හඳුන් ලීවලින් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් රජුගේ ගෙටත් කණු සහ ගායනාකාරයන්ට විණාද කුඩා විණාද සෑදෙවූවේය. ඒ ආකාර හඳුන් ලී අද දවස දක්වා තවත් ගෙනාවෙවත් දකින්නට ලැබුණේවත් නැත.

**13** සාලමොන් රජ තමාගේ රාජකීය ත්‍යාගවත්කමෙන් ඡෙබාහි බිසවට දුන් දේවල් හැර ඇගේ කැමැත්තේ හැටියට ඇ ඉල්ලු සියල්ලත් ඇට දුන්නේය. ඉක්බිති ඇත් ඇගේ පිරිවරන් සිය රටට හැරී ගියෝය.

**14** සාලමොන්ට බඩු හුවමාරු කරගන්නන්ගෙන්ද වෙළඳුන්ගේ වෙළඳාමෙන්ද මිශ්‍ර ජාතීන්ගේ සියලු රජවරුන්ගෙන්ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන්ද ලැබුණු රන් හැර,

**15** අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්න හසිය හැටහයක්ය.

**16** සාලමොන් රජතෙමේ තළාපු රනින් පලිස් දෙසියයක් සෑදුවේය. එක එක පලිහට රන් ඡෙකෙල් හසියයක් ගියේය.

**17** ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තළාපු රනින් සෑදුවේය; එක එක කුඩා පලිහට රන් රාත්තල් තුනක් ගියේය. රජ ලෙබනොන් වනය නම් ගෘහයෙහි ඒවා තැබුවේය.

**18** තවද රජ ඇත් දත්වලින් මහත් සිංහාසනයක් සාදා ඉතා පවිත්‍ර රනින් ඒක වැසුවේය.

**19** සිංහාසනයට පඩි හයක් තිබුණේය, සිංහාසනයේ මුදුන පස්සෙන් වටකුරුව තිබුණේය. වාඩිවෙන ආසනය දෙපැත්තේ අත්ඇඳි සහ අත්ඇඳි ළඟ සිටගත් සිංහ රූප දෙකක්ද වූහ.

**20** පඩි හය පිට දෙපැත්තේ සිටගත් සිංහ රූප දොළොසක්ද වූහ. එයාකාර එකක් කොයි රාජ්‍යයකවත් සාදා නොතිබුණේය.

**21** සාලමොන් රජුගේ පාන පාත්‍රා සියල්ලම රනින් විය. ලෙබනොන් වනය නම් ගෘහයේ සියලු භාජනත් පවිත්‍ර රනින් විය. එකක්වත් රිදියෙන් නොවීය; රිදි වනාහි සාලමොන්ගේ දවස්වලදී අනර්ඝකොට සැලකුවේ නැත.

**22** මක්නිසාද මුහුදේ, හිරාමගේ නැව් සමඟ තර්ෂිෂ් නැව් රජුට තිබුණේය. ඒ තර්ෂිෂ් නැව්වලින් රන්ද රිදිද ඇත්දත්ද වදුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.

**23** මෙසේ සාලමොන් රජ වස්තුවෙනුත් ප්‍රඥවෙනුත් පොළොවේ සියලු රජුන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.

- 24 දෙවියන්වහන්සේ සාලමොන්ගේ සිතේ තබා තිබුණු ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙතට ආවෝය.
- 25 ඔවුහු අවුරුද්දෙන් අවුරුද්ද තම තමන්ගේ තැගි වන රිදී භාජනද රන් භාජනද වස්ත්‍රද යුද්ධායුධද සුවද ද්‍රව්‍යද අශ්වයන්ද අශ්වතරයන්ද ගෙනාවෝය.
- 26 සාලමොන් වනාහි රථ සහ අසරුවන්ද එක්කාසු කරගත්තේය. ඔහුට රථ එක්දහස් හාර සියයක් තිබුණේය, අසරුවන් දොළොස් දහසක්ද සිටියෝය, රජ ඒවා රථ නුවරවලද තමා ළඟ යෙරුසලමේද තැබුවේය.
- 27 තවද රජ යෙරුසලමෙහි, රිදී ගල් මෙන්ද කිහිරි ගස් පහත ප්‍රදේශවල තිබෙන අත්තික්කා ගස් මෙන්ද ප්‍රමාණයෙන් බොහෝ වෙන්ට සැලැස්වීය.
- 28 සාලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝය; රජුගේ වෙළෙන්දෝ උන් රංචුවක් රංචුවක් වශයෙන් මිල ගණනකට ලබාගත්තෝය.
- 29 රථයක් රිදී ඡෙකෙල් හසියයකටත් අශ්වයෙක් එකසිය පනහකටත් මිසරයෙන් ගෙනැවිත් විකුණනට යෙදුණේය. ඔවුන් එනකොට හින්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ඔවුහු එලෙසම ගෙනත් දුන්නෝය.

## පරිච්ඡේදය 11

- සාලමොන් රජ බොහෝ අන්‍යාභිසේනීන්ට එනම් එරාමෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොමවරුන්ගේද ශීදොන්වරුන්ගේද හින්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රීවරුන්ටත් ආදර්ථවූණේය.
- 2 සැබවින්ම ඔවුන් ඔබ සැමගේ සිත් තමුන්ගේ දෙව්වරුන් වෙතට හරවන බැවින් ඔබ සැම ඔවුන් අතරට නොයා යුතුය, ඔවුන්ට ඔබ සැම අතරට එන්ට ඉඩ නොදිය යුතුය කියා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට යම් යම් ජාතීන් ගැන කීසේක්ද ඒ ජාතීන්ට සාලමොන් ස්තෝහයෙන් ඇඳුම්වූයේය.
- 3 ඔහුට කුමාරිකා භාර්යාවන් සත්සියයක්ද උපභාර්යාවන් තුන්සියයක්ද සිටියෝය. ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත හරවාගත්තෝය.
- 4 එසේය, සාලමොන් මහලු කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙව්වරුන් වෙතට හැරෙවූවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.
- 5 මක්නිසාද සාලමොන් ශීදොන්වරුන්ගේ දේවතාව්ූ අෂ්ටාරොත්ද අම්මොන්වරුන්ගේ පිළිකුලු මිලකොමිද අනුව ගොස්,
- 6 ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය, ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් ස්වාමීන්වහන්සේ අනුව සම්පූර්ණ ලෙස ගියේ නැත.
- 7 එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලු කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලු මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය.
- 8 තමුන්ගේ දෙව්වරුන්ට සුවද දුමද පූජාද ඔප්පුකළාවූ තමාගේ සියලු අන්‍ය ජාතික භාර්යාවන්ටත් ඔහු එසේම සාදා දුන්නේය.
- 9 මෙසේ සාලමොන් තමාට දෙවරක් පෙනී, අන් දෙව්වරුන් පසුව නොයන ලෙස තමාට අණකළාවූ ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ කෙරෙන් තමාගේ සිත අහක්කරගත් බැවින්,
- 10 ස්වාමීන්වහන්සේ ඔහුට උදහස්වූසේක. ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ දේ ඔහු පැවැත්තුවේ නැත.
- 11 එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: ඔබ මාගේ ගිවිසුමද මා ඔබට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය ඔබෙන් උදුරා ඔබේ මෙහෙකරුවාට දෙන්නෙමි.
- 12 එහෙත් ඔබේ පියවූ දාවිත් නිසා මම ඔබේ දවස්වලදී ඒක නොකොට ඔබේ පුත්‍රයාගේ අතින් ඒක පැහැරගන්නෙමි.



- 13 නුමුත් මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරුවා දාවින් නිසාත් මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත් ඔබේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමියි කීසේක.
- 14 තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොමි රජ වංශයේ කෙනෙකි.
- 15 එනම් දාවින් ඒදොමිහි සිටිද්දී ඒදොමිහි සියලු පිරිමින් මරාදැමුවායිත් පසු සේනාපතිවූ යෝවාබ් මැරුමකැ තැනැත්තන් තැන්පත් කරන පිණිස ගිය කල මෙසේ විය.
- 16 (මක්නිසාද යෝවාබ්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඒදොමිහි සියලු පිරිමින් සිද්දමනතුරු එහි හමාසයක් නැවතුණෝය.)
- 17 නුමුත් හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොමිහි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලාගියෝය; මෙකල හදද් කුඩා ළමයෙක්ව සිටියේය.
- 18 ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ආරාමෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ.
- 19 ආරාමෝ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිය බැවින් තමාගේ භාර්යාවගේ සහෝදරී වන තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහුට භාර්යාකොට පාවාදුන්නේය.
- 20 තාපෙනෙස් බිසවගේ සහෝදරී ඔහු නිසා ගෙනුබත් නම්වූ පුත්‍රයා වැදුවාය, තාපෙනෙස් ආරාමෝගේ ගෘහයේදී ඔහු කිරෙන් වැරෙව්වාය. ගෙනුබත් ආරාමෝගේ ගෘහයෙහි ආරාමෝගේ පුත්‍රයන් අතරේ සිටියේය.
- 21 දාවින් තමාගේ පියවරුන් සමඟ සැතපුණු බවත් යෝවාබ් සේනාපතියා මළ බවත් හදද් මිසරයේදී අසා: මාගේ රටට යන්ට මා හැරිය මැනවයි ආරාමෝට කීවෙය.
- 22 එවිට ආරාමෝ ඔහුට කථාකොට: ඔබේ රටට යන්ට හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් වීදැයි ඇසුවෙය. හිඟයක් නැත, එහෙත් කොහොම නුමුත් මට යන්ට අවකාශ දුනමැනවැයි ඔහු උත්තරදුන්නේය.
- 23 දෙවියන්වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු නැගිටෙවුසේක, එනම් තමාගේ ස්වාමිවූ ශෝබායේ රජවූ හදද් එසේර් වෙතින් පලාගියා වූ එලියාදාගේ පුත්‍ර වූ රෙසොන්ය.
- 24 ඔහු දාවින් ශෝබායේ මනුෂ්‍යයන් මරාදමන කල තමා ළඟට මිනිසුන් රැස්කරගන හමුදාවක අධිපතියා වුණේය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසයකරමින් දමස්කයෙහි රජකමකළෝය.
- 25 හදද් කළ අනතුර ඇර ඔහුද සාලමොන්ගේ සියලු දවස්වල ඉශ්‍රායෙල්වරුන්ට සතුරෙක්ව සිට, ඉශ්‍රායෙල්වරුන් පිළිකුල්කොට, සිරිය රට කෙරෙහි රජකමකළෝය.
- 26 තවද ශෙරේදායේ එප්‍රායිමියයෙක්වූ තෙබාන්ගේ පුත්‍ර වූ, සාලමොන්ගේ සේවකයෙක්වූ යෙරොබොවමද රජුට විරුද්ධව තමාගේ අත එසෙවූවෙය. වැන්දඹු ස්ත්‍රියෙක්ව සිටිය ඔහුගේ මවුගේ නම ශෙරුවාය.
- 27 ඔහු රජුට විරුද්ධව අත එසෙවූවේ මේ කාරණය නිසාය. සාලමොන් මිල්ලෝ ගොඩනගමින්ද තමාගේ පියවූ දාවින්ගේ නුවර කැඩුම් හරිගස්සමින්ද සිටියේය.
- 28 යෙරොබොවම වනාහි බලසමපන්න මනුෂ්‍යයෙක් විය. සාලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙක් බව දැක යෝසෙප්ගේ වංශයට නියමවූ බර වැඩ සියල්ල කෙරෙහි ඔහු පත්කෙළේය.
- 29 ඒ කාලයේදී යෙරොබොවම යෙරුසලමෙන් පිටතට යන කල අලුත් සලුවක් පෙරවාගන සිටි ෂිලෝනිය අභියානම් අනාගතවක්තෘට ඔහු මගදී සමබවිය; ඒ දෙදෙනා පමණක් කෙනෙහි සිටියෝය.
- 30 අභියා තමා ඇඳගන සිටිය අලුත් සඵව අල්වා කැලි දොළොසකට ඉරා,
- 31 යෙරොබොවමට කථාකොට: ඔබ කැලි දහයක් ගනින්න. මක්නිසාද ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම සාලමොන්ගේ රාජ්‍යය පැහැරගන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.
- 32 (එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරුවා දාවින් නිසාත් ඉශ්‍රායෙල්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගත් නුවර වන යෙරුසලම නිසාත් ඔහුට වන්නේය.)
- 33 මා මෙසේ කරන්නේ ඔවුන් ඔහුගේ පියවූ දාවින් මෙන් මාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේද මාගේ පනන්ද විනිශ්චයයන්ද ඉෂ්ටකරමින් මාගේ මාර්ගවල නොහැසිර මා අත්හැර,

ශීඝ්‍රාන්තවරුන්ගේ දේවතාවිච්ඡා අන්තරායානන්තරයෙන් මෝච්චිවරුන්ගේ දේවිච්ඡා කෙරෙහිද අමතරානන්තරයෙන් දේවිච්ඡා මිලකොමටද නමස්කාරකළ නිසාය.

**34** එහෙත් මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගන්නාවූ, මාගේ ආඥා පනත්ද පැවැත්තුවාවූ, මාගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල අධිපතියාව සිටින්නට ඔහුට ඉඩහැර,

**35** ඔහුගේ පුත්‍රයා අතින් රාජ්‍යය ගෙන, ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.

**36** මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ මාගේ මෙහෙකරුවූ දාවිත්ට මා ඉදිරියෙහි නිතරම පහනක් තිබෙන පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.

**37** ඔබේ සිත ආසාවෙන් සියල්ල කෙරෙහි ඔබ රජකම්කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වෙන පිණිස ඔබ පිළිගන්නෙමි.

**38** මාගේ මෙහෙකරුවූ දාවිත් කළාක්මෙන් ඔබ මාගේ පනත්ද ආඥා පවත්වමින්, මා විසින් ඔබට අණකරන සියල්ලට ඇහුම්කන්දී, මාගේ මාර්ගවල හැසිර, මාගේ ඇස් හමුවෙහි හරිවූ දේ කරන්නෙහි නම්, මම ඔබ සමඟ සිට දාවිත්ට ස්ථිරවූ ගෘහයක් ගොඩනගාදුන්නාක් මෙන් ඔබටත් ගොඩනගාදී, ඉශ්‍රායෙල්වරුන් ඔබට භාරදෙන්නෙමි.

**39** දාවිත්ගේ වංශයට මේ කාරණය නිසා පිඩාකරන්නෙමි, එහෙත් සෑම කාලයටම නොවේය කියා කියනසේකැයි කිවේය.

**40** ඒ නිසා සාලමොන් යෙරොබොවම් මරන්නට සෙවීය. එහෙත් යෙරොබොවම් පිටත්වී මිසරයේ රජවූ ෂිෂක් වෙත මිසරයට පලාගොස්, සාලමොන්ගේ මරණය දක්වා එහි සිටියේය.

**41** සාලමොන්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහුගේ ප්‍රඥාවද සාලමොන්ගේ පවත් සඳහන්වූ පොතේ ලියා තිබෙනවා නොවේද?

**42** සාලමොන් යෙරුසලමේ මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දක්ය.

**43** සාලමොන් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ රෙහොබොවම් ඔහු වෙනුවට රජවුණේය.

## පරිච්ඡේදය 12

**1** රෙහොබොවම් ෂෙකෙමට ගියේය. මක්නිසාද ඔහු රජකොට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙමට ආවේය.

**2** තවද සාලමොන් රජු කෙරෙන් පලාගොස් මිසරයෙහි වාසයකළාවූ, තෙබාන්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයෙහි සිටියදීම ඒ බව ඔහුට සැලවීය.

**3** ඔවුහු පණිවුඩයක් යවා ඔහු ගෙන්වා ගත්තේය. යෙරොබොවම්ද මුළු ඉශ්‍රායෙල් සභාවද ඇවිත් රෙහොබොවම්ට කථාකොට:

**4** ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබුවාහ. එබැවින් ඔබගේ පියාණන්ගේ දුෂ්කර සේවයද ඔහු අප පිට තැබූ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයි කිවේය.

**5** ඔබ සෑම ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැයි ඔහු ඔවුන්ට කිවේය. සෙනඟ පිටත්ව ගියේය.

**6** රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණය කරමින්: මේ සෙනඟට උත්තරදෙන පිණිස ඔබ සෑම මට දෙන දැනමුතුකම කුමක්දැයි ඇසුවේය.

**7** ඔවුහු: ඔබ අද මේ සෙනඟට සේවකයෙක් වී, ඔවුන්ට සේවයකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකර උත්තරදෙන්නෙහි නම්, ඔවුන් සෑමකල්ම ඔබගේ සේවකයන් වෙනවා ඇතැයි ඔහුට කිවේය.

**8** එහෙත් වැඩිමහල්ලන් ඔහුට කීවා වූ දැනමුතුකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටියාවූ තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්,

**9** ඔවුන්ට කථාකොට: ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලුකළමැනවැයි මට කීවා වූ මේ සෙනඟට අප විසින් උත්තර දෙන පිණිස ඔබ සෑම මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි

ඔවුන්ගෙන් ඇසුවේය.

**10** ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබූහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළමැනවැයි කියා ඔබට කීවා වූ මේ සෙනහට ඔබ මෙසේ කිය යුතුය-මාගේ පියාණන්ගේ තුනවියට වඩා මාගේ සුළුගිල්ල ලොකුය.

**11** එසේය, මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, මම වනාහි ඔබ සැමගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් ඔබ සැමට දඩුවම් කළාහ, මම ගෝනුස්සන්ගෙන් ඔබ සැමට දඩුවම්කරන්නෙමියි කියා ඔවුන්ට කිය යුතුයයි කීවේය.

**12** තුන්වෙනි දා නැවත මා ළඟට එන්නැයි රජ නියමකළ හැටියට යෙරොබොවම්ද මුළු සෙනහද තුන්වෙනි දා රෙහොබොවම් ළඟට ආවේය.

**13** තවද රජ සෙනහට තද ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන් ඔහුට දුන් දැනම්තිකම අත්හැර,

**14** තරුණයන්ගේ දැනම්තිකමෙ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, නුවුත් මම ඔබ සැමගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් ඔබ සැමට දඩුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් ඔබ සැමට දඩුවම් කරන්නෙමියි කීවේය.

**15** මෙසේ රජ සෙනහට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ පිලෝනිය අභියා ලවා තෙබාත්ගේ පුත්‍ර වූ යෙරොබොවම්ට කියෙවූ තමන්ගේ වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් විය.

**16** සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනහ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කීමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැමගේ කුඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, ඔබ ඔබේම වංශය බලාගන්නැයි කීවේය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කුඩාරම්වලට ගියෝය.

**17** නුවුත් යුදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම කෙළේය.

**18** එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදැනියාවූ අදොරාම යැවීය; සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය.

**19** මෙසේ අද දක්වා තිබෙන ප්‍රකාරයට ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරලිගැසුවෝය.

**20** යෙරොබොවම් නැවත ආ බව සියලු ඉශ්‍රායෙල්වරු අසා සභාවට ඔහු ගෙන්වාගත සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකොට පත්කළෝය. යුදා ගෝත්‍රයම මිස දාවිත්ගේ වංශය අනුව ගියාවූ වෙන කිසිවෙක් නොවීය.

**21** රෙහොබොවම් යෙරුසලමට පැමිණි විට, ඉශ්‍රායෙල් වංශයට විරුද්ධව යුද්ධකොට සාලමොන්ගේ පුත්‍ර වූ රෙහොබොවම්ට රාජ්‍යය නැවත ගෙනදෙන පිණිස ඔහු මුළු යුදා වංශයද බෙන්යමින් ගෝත්‍රයද වූ තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූ දහසක් රැස්කෙළේය.

**22** එහෙත් දෙවියන්වහන්සේගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ ෂෙමායා වෙතට පැමිණ කියනුයේ:

**23** ඔබ සාලමොන්ගේ පුත්‍ර වූ යුදාහි රජ වූ රෙහොබොවම්ටත් මුළු යුදා වංශයටත් බෙන්යමින් වංශයටත් ඉතිරි සෙනහටත් කථාකොට මෙසේ කියන්න-

**24** ඔබ සැම නොයන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් වන ඔබ සැමගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියේය. මෙසේ ඔවුහු ස්වාමීන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හැරී ගියෝය.

**25** යෙරොබොවම් වනාහි එප්‍රායිම කඳු රටෙහි ෂෙකෙම ගොඩනගා එහි වාසයකෙළේය; ඔහු එතැනින් ගොස් පෙනුයෙල් ගොඩනැගුවේය.

**26** තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය.

**27** මේ සෙනහ යෙරුසලමෙ තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි පූජා ඔප්පුකරනට ගියොත් මේ සෙනහගේ සිත් තමුන්ගේ ස්වාමි වූ යුදාවරුන්ගේ රජ වූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යුදාහි රජ වූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය.

**28** එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගියාම ඔබ සැමට

අමාරු වැඩිය; ඉග්‍රායෙල්වරුනි, ඔබ සැම මිසර දේශයෙන් ගෙනාවා වූ ඔබ සැමගේ දෙව්වරු මෙයයි ඔවුන්ට කීවේය.

**29** ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය.

**30** ඒ කාරණය පාපයක් විය, මක්නිසාද මිනිස්සු ඒ ඉදිරියෙහි වදින පිණිස දාන් දක්වා ගියේය.

**31** ඔහු උස්තැන් ගෙවල් කොට, ලෙවි පුත්‍රයන් නුවු මුළු සෙනහ අතරෙන් පූජකයන් පත්කෙළේය.

**32** තවද යුදාහි පවත්වන මංගල්‍යය මෙන් යෙරොබොවම් අටවෙනි මාසයේ පසළොස්වෙනි දා මංගල්‍යයක් නියමකොට පූජාසනය පිට පූජා ඔප්පුකෙළේය; ඔහු බෙතෙල්හිදීත් එසේම කරමින් තමා සෑදූ වස්සන්ට පූජාකෙළේය. තමා සෑදූ උස් තැන්වල පූජකයන් ඔහු බෙතෙල්හි සිටවුවේය.

**33** ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිහින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනිදා ගියේය. ඔහු ඉග්‍රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවද දුම ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය.

## පරිච්ඡේදය 13

**1** යෙරොබොවම් සුවද දුම ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යුදා සිට බෙතෙල්ට ඇවිත්,

**2** ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධව මොරගසා: එමබා පූජාසනය, පූජාසනය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-යොසියා නමවූ පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, ඔබ පිට සුවද දුම ඔප්පුකරන උස් තැන්වල පූජකයන් ඔබ පිට පූජාකරන්නේය, මිනි ඇටද ඔබ පිට දවනු ලබන්නේයයි කියනසේකැයි කීවේය.

**3** ඔහු එම දවසේ ලකුණක් දෙමින්: ස්වාමීන්වහන්සේ කී ලකුණ නම, පූජාසනය පැළි එය පිට තිබෙන අලු වසර වැටීමයි කීවේය.

**4** දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධව මොරගසා කී වචන යෙරොබොවම් රජු ඇසූ විට ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගුකර: ඔහු අල්ලාගනිවියයි කීවේය. ඔහුට විරුද්ධව ඔහු දිගුකළ තමාගේ අත දෙවනු නමාගන්ට බැරිලෙස වියඑණේය.

**5** තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේගේ අණ පරිදි දුන් ලකුණේ හැටියට පූජාසනය පැළි අලු පූජාසනයෙන් වසර වැටුණේය.

**6** රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස ඔබේ දෙව්වූ ස්වාමීන්වහන්සේට කන්තලවකර මා උදෙසා යාවඤකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේට කන්තලව කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය.

**7** රජද: මා සමඟ ගෙදරට ඇවිත් විඩා හැරගන්න, ඔබට ප්‍රසාද පඩුරක් දෙමි යි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කීවේය.

**8** දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි, මේ ස්ථානයේදී මා විසින් කැම කන්නේවත් වතුර බොන්නේවත් නැත.

**9** මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට මෙසේ අණකොට-ඔබ කැම කන්ටවත් වතුර බොන්ටවත් ඔබ ආ මගින් හැරී යන්ටවත් එපාය කියා මට කියන ලද්දේයයි රජුට කීවේය.

**10** මෙසේ ඔහු බෙතෙල්ට ආ මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේය.

**11** බෙතෙල්හි මහලු ප්‍රොජේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔවුහු තමුන්ගේ පියාට කීවෝය.

**12** ඔවුන්ගේ පියා: ඔහු කොයි මගින් ගියේදැයි ඔවුන්ගෙන් ඇසුවේය. යුදාහි සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගිය මාර්ගය ඔහුගේ පුත්‍රයන් විසින් දක්නාලද්දේය.

**13** මට කොටඵවා සූදානම්කරදෙන්නැයි ඔහු තමාගේ පුත්‍රයන්ට කීය. ඔවුන් ඔහුට කොටඵවා සූදානම් කර දුන් විට ඔහු ලා පිට නැගී,

**14** දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පස්සේ ගොස් ඔහු අලෝභන ගහක් යට ඉන්නවා දැක: යුදා සිට



ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔබදැයි ඔහුගෙන් ඇසිය. ඒ මමයයි ඔහු කීවේය.

15 එවිට ඔහු: මා සමඟ ගෙදර ඇවිත් කෑම කන්නැයි ඔහුට කීවේය.

16 ඔහුද: ඔබ සමඟ හැරී එන්නටත් ඔබේ ගෙදරට ඇතුළුවෙන්නටත් මට නොපිළිවන. මේ ස්ථානයේදී ඔබ සමඟ කෑම නොකමි, වතුරද නොබෝමි.

17 මක්නිසාද-ඔබ එහිදී කෑම කන්නටත් වතුර බොන්නටත් ඔබ යන මාර්ගයෙන් හැරී එන්නටත් එපාය කියා ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කියන ලද්දේයයි කීවේය.

18 එවිට ඔහු: මමත් ඔබ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට-ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගන එන්න කියා කියේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.

19 මෙසේ ඔහු සමඟ ඔහු හැරී ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේය.

20 ඔවුන් මෙසේ හිඳින කල ඔහු ආපසු කැඳවාගන ආ ප්‍රොපේත තැන වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමිණුණේය.

21 යුදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ඔහු මොරගසා: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුව, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ආඥාව රක්ෂානොකොට,

22 හැරී ඇවිත්, යම් ස්ථානයකදී කෑම කන්නටත් වතුර බොන්නටත් එපාය කියා ඔබට කීසේක්ද, ඒ ස්ථානයෙහිදී ඔබ කෑම කා වතුර බිවූ නිසා, ඔබේ මළකඳ ඔබේ පියවරුන්ගේ සොහොන්ගෙට නොපැමිණෙන්නේ යයි කිය.

23 තවද ඔහු කෑ බී පසු ඔහු විසින් ආපසු කැඳවාගන එනලද ප්‍රොපේත තැනට කොටඵවා සුදානම්කර දෙන ලද්දේය.

24 ඔහු ගියායින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සමඟවී ඔහු මැරුවේය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනලද්දේය, කොටඵවා ඒ ළඟ සිටියේය; සිංහයාත් මළකඳ ළඟ සිටියේය.

25 ඒ ළඟින් යන මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් සිංහයා මළකඳ ළඟ සිටිනවාත් දැක මහලු ප්‍රොපේත තැන විසූ නුවරට ඇවිත් ඒ බව කීවෝය.

26 මාර්ගයෙන් ඔහු කැඳවාගත් අනාගතවක්තෘ එපවත් අසා: ඒ වනාහි ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය ලෙස ඔහු සිංහයා ම පාවාදුන්නේය; ඌ ඔහු ඉරා මරාදැමුවේයයි කීවේය.

27 තවද ඔහු: කොටඵවා මට සුදානම් කරදෙන්නැයි තමාගේ පුත්‍රයන්ට කීවේය. ඔවුන් ඌ සුදානම් කළ විට ඔහු ගියේය.

28 එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් කොටඵවාද සිංහයාද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සමඟවිය. සිංහයා මළකඳ කාලා තිබුණේවත් කොටඵවා ඉරාදමා තිබුණේවත් නැත.

29 ඒ මහලු අනාගතවක්තෘද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටඵවා පිට තබා, තමාගේ නුවරට ගෙනගොස්,

30 තමාගේම සොහොන් ගෙයි තැබුවේය; ඔව්හුද: අහෝ මාගේ සහෝදරය! කියා ඔහු ගැන වැලපුණේය.

31 තවද ඔහු විසින් ඔහු තැන්පත්කළ පසු ඔහු තමාගේ පුත්‍රයන්ට කථාකොට: මා මැරුණාම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තැන්පත්කරනලද සොහොන්ගෙයි මාත් තැන්පත්කරන්න; ඔහුගේ ඇට ළඟ මාගේ ඇට තබන්න.

32 මක්නිසාද ඔහු බෙතෙල්හි පූජාසනයටත් සමාරිය නුවරවල උස් තැන්හි තිබෙන සියලු ගෘහවලටත් විරුද්ධව ස්වාමීන්වහන්සේගේ ආඥාව පරිදි මොරගසා කී වචනය ඉෂ්ටවෙනවාම ඇතැයි කීවේය.

33 මේ දෙයට පසුවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුවුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.

34 මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිද්ධ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.

**1** කාලයෙහි යෙරොබොවමගේ පුත්‍රවූ අබියා ලෙඩ වුණේය.

**2** යෙරොබොවම තමාගේ භාර්යාවට කථාකොට: ඔබ යෙරොබොවමගේ භාර්යාව බව නොදැනෙන හැටියට වෙස්වලා පිටත්වී ඕලෝට යන්න; මා මේ සෙනහ කෙරෙහි රජ වන්නේයයි මා ගැන කීවා වූ අහියා අනාගතවක්තෘ එහි සිටියි.

**3** ඔබේ අතින් රොටි දසයක්ද බැඳුනු කැවුම්ද මිපැණි භාජනයක්ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට මක්වෙද කියා ඔහු ඔබට දන්වනවා ඇතැයි කීවේය.

**4** යෙරොබොවමගේ භාර්යාව එසේ කොට පිටත්වී ඕලෝට ගොස් අහියාගේ ගෙදරට පැමිණියාය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.

**5** නුවන් ස්වාමීන්වහන්සේ අහියාට කථාකොට: බලව, යෙරොබොවමගේ භාර්යාව ලෙඩින් ඉන්න ඇගේ පුත්‍රයා ගැන ඔබෙන් විචාරන්නට එන්නිය. ඇට මේ මේ ආකාර කථාකරන්න. ඇ එන විට අන් තැනැත්තියක් මෙන් පෙනවනවා ඇතැයි කීසේක.

**6** දොරකඩින් ඇතුල්වෙන ඇගේ අඩි ගබ්දය අහියාට ඇසුණු විට ඔහු කථාකොට: යෙරොබොවමගේ භාර්යාව, ඇතුළට එන්න; ඔබ අන් තැනැත්තියක් මෙන් පෙනවන්නේ කුමටද? දුක්ඛිත ආරංචි දන්වන්නට ඔබ වෙතට එවනු ලැබිමි.

**7** ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔබ ගොස් යෙරොබොවමට කියන්න-මම සෙනහ අතරෙන් ඔබ උසස්කර, මාගේ සෙනහවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කර,

**8** දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය උදුරා ඔබට දුනිමි. නුවන් ඔබ වනාහි මාගේ ආපද පැවත්තුවා වූ, මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේවල් පමණක් කරමින් තමාගේ මුළු සිතින් මා අනුව ආවා වූ මාගේ මෙහෙකරු වූ දාවිත් මෙන් නොසිට,

**9** ඔබට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝපකරන හැටියට අන් දෙව්වරුන්ද වාත්තු පිළිමද සාදාගත මට පිටිපෑ බැවින්,

**10** මම යෙරොබොවමගේ වංශය පිටට විපත්ති පමුණුවා, යෙරොබොවමගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිද්ද දමා, නිමාවටම කුණු පිසදමන්නාක් මෙන් යෙරොබොවමගේ වංශය සහමුලින්ම පිසදමන්නෙමි.

**11** නුවරදී මැරෙන යෙරොබොවමට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන කෙනෙකු ආකාශයේ පක්ෂීහු කන්නෝය. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ එය කීසේක.

**12** එබැවින් ඔබ පිටත්ව ඔබේ ගෙදරට යන්න. ඔබේ පාද නුවර ඇතුළේ තබනකොටම ළමයා මැරෙනවා ඇත.

**13** සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු තැන්පත්කරන්නෝය; මක්නිසාද යෙරොබොවමගේ වංශය අතරෙන් ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ කෙරෙහි යහපත්වූ යමක් ඔහු තුළ ඇති බැවින් යෙරොබොවමගේ වංශයෙන් ඔහු පමණක් සොහොනකට පැමිණෙන්නේය.

**14** ඇරන් ඒ දවසේදී යෙරොබොවමගේ වංශය සිද්ද දැමීමට ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජෙක් නැගූවා ගන්නවා ඇත. මේ දැන්ම වුවත් මොකද?

**15** තවද ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ අණේරා කණු සාදාගත ස්වාමීන්වහන්සේ කෝපකළ බැවින්, බටහහ වතුරේ සෙලවෙන්නාක් මෙන් සෙලවෙන්නට ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදී, උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ හොඳ දේශයෙන් ඔවුන් උදුරා, ගංගාවෙන්. එතෙරට ඔවුන් විසුරුවා දමනවා ඇත.

**16** යෙරොබොවම කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්නට සැලැස්සුවා වූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.

**17** යෙරොබොවමගේ භාර්යාව පිටත්ව ගොස් තිර්ශාට පැමිණියාය. ඇ ගෙයි එළිපත්ත ළඟට ආ විට ළමයා මළේය.

**18** සියලු ඉශ්‍රායෙල්වරු ස්වාමීන්වහන්සේ තමන් මෙහෙකරු වූ අහියා අනාගතවක්තෘ ලවා කියෙවූ වචනයේ හැටියට ඔහු තැන්පත්කොට ඔහු ගැන වැලපුණේය.

**19** යෙරොබොවමගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැට්ට රජකමකළ හැට්ට ඉශ්‍රායෙල්

රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.

**20** යෙරොබොවම් රජකම්කළ කාලය විසි දැවුරුද්දක්ය. ඔහු තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහුගේ පුත්‍රවූ නාදාබ් ඔහු වෙනුවට රජ වුණේය.

**21** සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් යුදාහි රජකම් කෙළේය. රෙහොබොවම් රජ වෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබනට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ දහහත් අවුරුද්දක් රජකම් කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.

**22** යුදාවරුද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමුන් කළ පාපවලින් තමුන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන්වහන්සේ කෝපකළෝය.

**23** ඔවුහුද සියලු උස් හෙල් පිටත් සියලු අවු ගස් යටත් උස් තැන්ද රූප-කුචුනුද අෂේරා කණුද සාදාගත්තෝය;

**24** සොදාමියයෝද. දේශයෙහි සිටියෝය. ඔවුහු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්තාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ප්‍රකාරයට කළෝය.

**25** තවද රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂිෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත්,

**26** ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම රැගෙන, සාලමොන් විසින් සාදා තිබුණු සියලු රන් පලිස්ද ගෙන ගියේය.

**27** රෙහොබොවම් රජ ඒ වෙනුවට පින්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතින් අතට භාරදුන්නේය.

**28** රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා උසුලාගත ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය.

**29** රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යුදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?

**30** රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය.

**31** රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරනු ලැබුවේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. ඔහුගේ පුත්‍රවූ අබියාම ඔහු වෙනුවට රජවුණේය.

## පරිච්ඡේදය 15

**න**ෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් රජුගේ දහඅටවෙනි අවුරුද්දේදී අබියාම යුදා කෙරෙහි රජ වී,

**2** තුන් අවුරුද්දක් යෙරුසලමේ රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඇ අබියලොම්ගේ දුවෙක්ය.

**3** ඔහුද තමාගේ පියා තමාට පළමුවෙන් කළ සියලු පාපවල හැසුරුණේය. ඔහුගේ සිතද ඔහුගේ පියවූ දාවිත්ගේ සිත මෙන් ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.

**4** එහෙත් දාවිත් නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට පසුව ඔහුගේ පුත්‍රයා නැගිටවීමෙන්ද යෙරුසලම ස්ථිරකිරීමෙන්ද යෙරුසලමේ ඔහුට පහතක් දුන්නේය.

**5** මක්නිසාද හින්තිය උරියාගේ කාරණය ගැන මිස ස්වාමීන්වහන්සේ දාවිත්ට අණකළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල අහක්ව නොගොස් උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේවල්ම කෙළේය.

**6** රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල යුද්ධ තිබුණේය.

**7** අබියාමගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? අබියාම සහ යෙරොබොවම් අතරේ යුද්ධ පැවතුණේය.

**8** අබියාමද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔවුහු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය.

- 9 ඉග්‍රායෙල් රජවූ යෙරොබොවමගේ විසිවෙනි අවුරුද්දේ ආසා යුදා කෙරෙහි රජවුණේය.
- 10 ඔහු යෙරුසලමෙහි සතළිස් එක් අවුරුද්දක් රජකම් කළේය. ඔහුගේ මවුගේ නම මයකාය, ඇ අබ්සලොමගේ දුවෙකිය.
- 11 ආසා තමාගේ පියවූ දාවිත් කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය.
- 12 ඔහු සොදොමියයන් දේශයෙන් පහකොට තමාගේ පියවරුන් සෑදූ සියලු දේවරූපද අහක්කර දැමුවේය.
- 13 තමාගේ මවු වූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඇවි බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිඳොන් ඔය ළහදී පුලුස්සාදැමුවේය.
- 14 එහෙත් උස්තැන් පහනොකරනලද්දේය. එසේවී නුමුත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේ කෙරේ සමපූර්ණව තිබුණේය.
- 15 ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැපකළ රන් රිදී සහ බඩුත් ස්වාමීන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනායේය.
- 16 ආසා සහ ඉග්‍රායෙල් රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.
- 17 ඉග්‍රායෙල් රජවූ බාෂා යුදාට විරුද්ධව ගොස් යුදාහි රජවූ ආසා වෙතට පිටතට යනට හෝ ඇතුළට එනට හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස රාමා ගොඩනැගුවේය.
- 18 එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියෝන්ගේ පුත්‍රයා වන තබ්‍රිමමොන්ගේ පුත්‍ර වූ බෙන්-හද්දට ඒවා යවමින්:
- 19 මා සහ ඔබ අතරේද මාගේ සහ ඔබගේ පියා අතරේද ගිවිසුමක් තිබේ; මෙන්න රන් රිදී තැන්ගත් ඔබට එවමි; ඉග්‍රායෙල් රජවූ බාෂා මා වෙතින් අහක්ව යන පිණිස ඔබ ඇවිත් ඔහු සමඟ කර තිබෙන ඔබගේ ගිවිසුම කඩකළ මැනවැයි කියා ඇරියේය.
- 20 එවිට බෙන්-හද්ද ආසා රජුට ඇහුමකන්දී, තමාගේ සේනාපතියන් ඉග්‍රායෙල් නුවරවලට විරුද්ධව යවා, ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-බෙන්මයකාටත් මුළු නස්තලි දේශය ඇතුළුව මුළු කින්නරෝන්ටත් පහරදුන්නේය.
- 21 බාෂා ඒ අසා රාමා ගොඩනැගීම නවත්වා, තීර්ගාහි වාසය කෙළේය.
- 22 එවිට ආසා රජ කිසිවකු අත්තැර සියලු යුදාවරුන්ට අඩගස්වා, රාමා ගොඩනැගීමට බාෂා විසින් ගත් ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගන, එයින් බෙන්යමින්හි ගෙබාද මිශ්පාද ගොඩනැගුවේය.
- 23 ආසාගේ අනික් සියලු කාරණාද ඔහුගේ සියලු බලවත්තකමද ඔහු කළ සියල්ලද ඔහු ගොඩනැගූ නුවරවල්ද යුදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවෙද? නුමුත් ඔහුගේ මහලු වයසේදී ඔහුගේ පාදවල රෝගයක් සෑදී තිබුණේය.
- 24 ආසා තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍ර වූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වුණේය.
- 25 යෙරොබොවමගේ පුත්‍ර වූ නාදාබ් යුදාහි රජවූ ආසාගේ දෙවෙනි අවුරුද්දේ ඉග්‍රායෙල් කෙරෙහි රජ වී දැවුරුද්දක් රජකම් කෙළේය.
- 26 ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයෙහිද ඉග්‍රායෙල්ට පවකරනට සැලැස්සුවාවූ ඔහුගේ පාපයෙහිද හැසුරුණේය.
- 27 තවද ඉස්සාබර් වංශයේ අහියාගේ පුත්‍ර වූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉග්‍රායෙල්වරුන් පිළිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගත සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය.
- 28 යුදාහි රජවූ ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී බාෂාතෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජවුණේය.
- 29 තවද රජවූ වහාම ඔහු යෙරොබොවමගේ මුළු වංශය නැසූවේය; විනාශනොකර පණිවිටින් කිසිවෙකු ඔහු යෙරොබොවමට ඉතුරු නොකෙළේය.
- 30 එසේ වුණේ ඉග්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්කරන ලෙස යෙරොබොවම විසින් කළාවූද ඉග්‍රායෙල්වරුන්ට කරනට සැලැස්සුවාවූද පව නිසා ස්වාමීන්වහන්සේ තමන්ගේ දාසයාවූ ෂිලොනිය අහියා ලවා කියෙවූ උන්වහන්සේගේ වචනයේ හැටියටය.



- 31 නාදාබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඉග්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
- 32 ආසා සහ ඉග්‍රායෙල්හි රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.
- 33 යුදාහි ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී අහියාගේ පුත්‍රවූ බාෂා තීර්ශාහි සියලු ඉග්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසිහතර අවුරුද්දක් රජකම්කෙළේය.
- 34 ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉග්‍රායෙල්ට පවකරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයේ හැටියටද හැසුරුණේය.

## පරිච්ඡේදය 16

**ඒ**විට ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාට විරුද්ධව හතානිගේ පුත්‍රවූ යේහූ වෙතට පැමිණ කථාකොට:

- 2 මම දූවිල්ල කෙරෙන් ඔබ උසස්කර මාගේ සෙනහවූ ඉග්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමි; නුවුත් ඔබ යෙරොබොවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින් තවුන්ගේ පාපවලින් මා කෝපකරවන හැටියට මාගේ සෙනහවූ ඉග්‍රායෙල්වරුන්ට පවකරන්ට සැලැස්සූ බැවින්,
- 3 මම බාෂා හා ඔහුගේ වංශය සහමුලින්ම පිසදමා, ඔබේ වංශය නෙබාන්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන් වෙන්ට සලස්වන්නෙමි.
- 4 නුවරදී මැරෙන බාෂාට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන ඔහුට අයිති කෙනෙකු ආකාශයේ පක්ෂීන් විසින් කනවා ඇතැයි කීවෙය.
- 5 බාෂාගේ අනික් කාරණාද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවත්තකමද ඉග්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
- 6 බාෂා තමාගේ පියවරුන් සමඟ සැතපී තීර්ශාහි තැන්පත්කරන ලද්දේය; ඔහුගේ පුත්‍රවූ ඒලා ඔහු වෙනුවට රජ වුණේය.
- 7 ඇරත් හතානිගේ පුත්‍රවූ යේහූ අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.
- 8 යුදාහි රජවූ ආසාගේ විසි හතුවෙනි අවුරුද්දේදී බාෂාගේ පුත්‍රවූ ඒලා ඉග්‍රායෙල්වරුන් කෙරෙහි රජ වී තීර්ශාහි දැවුරුද්දක් රජකම්කෙළේය.
- 9 ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිමිරි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තීර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බිමත්වී සිටින අතර,
- 10 සිමිරි ඇතුල්වී යුදාහි රජවූ ආසාගේ විසි හතුවෙනි අවුරුද්දේදී ඔහුට පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.
- 11 තවද ඔහු රජවී තමාගේ සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නැයන්ගෙන්වත් මිත්‍රයන්ගෙන්වත් කිසි පිරිමියෙක්වත් ඔහුට ඉතුරුනොකොට ඔහුගේ වංශයේ සියල්ලන්ට පහරදුන්නේය.
- 12 මෙසේ සිමිරි බාෂාගේ මුළු වංශය විනාශකළේ බාෂාද ඔහුගේ පුත්‍රවූ ඒලාද තමන්ගේ නිරර්ථක රූපවලින් ඉග්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවමින් ඔවුන් විසින් කළාවූද,
- 13 ඉග්‍රායෙල්ට කරන්ට සැලැස්සුවාවූද ඔවුන්ගේ සියලු පාපවල් නිසා ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යේහූ ලවා බාෂාට විරුද්ධව කියෙවූ උන්වහන්සේගේ වචනයේ හැටියටය.
- 14 ඒලාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉග්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
- 15 යුදාහි රජවූ ආසාගේ විසි හතුවෙනි අවුරුද්දේදී සිමිරි තීර්ශාහි සත් දවසක් රජකම්කෙළේය. එවිට සෙනහ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙන්ග්ට විරුද්ධව කඳවුරු බැඳගෙන සිටියෝය.
- 16 සිමිරි කුමන්ත්‍රණයකොට රජුටත් පහරදුන්නෝය කියා කඳවුරු බැඳගෙන සිටි සෙනහ ඇසූ විට සියලු ඉග්‍රායෙල්වරු සේනාපතිවූ ඔමිරි ඒ දවසේ කඳවුරේදී ඉග්‍රායෙල්වරුන් කෙරෙහි රජකමට

පත්කළෝය.

**17** ඔමරිද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිබ්‍රෙහෙත්න් සිට ගොස් නිර්ගා වටලාගන්නෝය.

**18** තවද නුවර අල්ලාගත් බව සිමරි දුටු විට ඔහු රජගෙයි බලකොටුවට ඇතුල්වී රජගෙට ගිනිලාගෙන මළේය.

**19** එසේ වුණේ ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින් යෙරොබොවමගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පවකරන්ට සලස්වන ලෙස ඔහු කළාවූ පාපයේ හැටියටද හැසිරෙමින් ඔහු කළාවූ පාපවල් නිසාය.

**20** සිමරිගේ අනික් ක්‍රියාද ඔහු කළ ප්‍රෝහිකමද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම පොතෙහි ලියා තිබෙනවා නොවේද?

**21** එකල ඉශ්‍රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත්‍රවූ තිබ්නී රජකරගන්ට ඔහුට එකතුවුණේය; අනික් කොටස ඔමරිට එකතුවුණේය.

**22** නුවත් ඔමරිට එකතුවුණ සෙනඟ ගීනත්ගේ පුත්‍රවූ තිබ්නීට එකතුවුණ සෙනඟ පරාජය කළෝය. මෙසේ තිබ්නී මළේය, ඔමරි රජවුණේය.

**23** යුදාහි රජවූ ආසාගේ තිස් එක්වෙනි අවුරුද්දේදී ඔමරි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දොළොස් අවුරුද්දක් රජකමකළේය. නිර්ගාහි ඔහු අවුරුදු හයක් රජකමකළේය.

**24** ඔහු සමාරිය කන්ද රිදී තලෙන්ත දෙකකට ඡෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි ගොඩනගා, තමා ගොඩනැගූ නුවරට කන්ද අයිතිකාරයාවූ ඡෙමෙර්ගේ නාමය ප්‍රකාර සමාරිය යන නම තැබුවේය.

**25** ඔමරි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලටම වඩා දුෂ්ටලෙස ක්‍රියාකළේය.

**26** මක්නිසාද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවමගේ සියලු මාර්ගවලද තමාගේ නිරර්ථක රූපවලින් ඉශ්‍රායෙල්ගේ දෙව්වූ ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට ඉශ්‍රායෙල්ට පව කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපවල හැටියටද හැසුරුණේය.

**27** ඔමරි කළාවූ අනික් ක්‍රියාද ඔහු කළ බලවත්තකමද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?

**28** ඔමරි තමාගේ පියවරුන් සමඟ සැතපි සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආහබ් ඔහු වෙනුවට රජවුණේය.

**29** යුදාහි රජවූ ආසාගේ තිස් අටවෙනි අවුරුද්දේදී ඔමරිගේ පුත්‍රවූ ආහබ් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී, සමාරියේ විසි දවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමකළේය.

**30** ඔමරිගේ පුත්‍රවූ ආහබ්ද තමාට පළමුවෙන් සිටි සැමදෙනාට වඩා ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළේය.

**31** තවද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවමගේ පාපවල හැසුරුණා මදිවාක් මෙන් ශීඝ්‍රාන්තරයන්ගේ රජවූ එත්බාල්ගේ දූවූ යෙසෙබෙල් හාරියාකොට පාවාගන්නේය, ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාරකළේය.

**32** තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සැදුවේය. ආහබ් අෂේරා කණුත් සැදුවේය;

**33** ආහබ් තෙම තමාට පළමු සිටි සියලු ඉශ්‍රායෙල් රජුන්ටත් වඩා ඉශ්‍රායෙල් දෙව්වූ ස්වාමීන්වහන්සේ කෝපකරවීමට කාරණා කළේය.

**34** ඔහුගේ කාලයේදී බෙතෙලිය හියෙල් විසින් යෙරිකෝව ගොඩනගනලද්දේය. ස්වාමීන්වහන්සේ නූත්ගේ පුත්‍රවූ යෝෂෆා ලවා කියෙවූ උන්වහන්සේගේ වචනය ලෙස ඔහු ඒකේ අත්තිවාරම දමන විට ඔහුගේ කුලුඳුවූ අබිරාමද ඔහු ඒකේ දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත්‍රවූ සෙගුබ්ද නැසුණේය.

**1** තවද ගිලියද්හි විසුවන්ගෙන් එක්තෙක්වූ තිණ්ඛිය එලියා ආහබ්බ කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබැව්‍ය සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවන් වැස්සවන් නොවන්නේයයි කියේය.

**2** ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ:

**3** මෙතැනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරින් නම් ඔය ළඟ සැහවි සිටින්න.

**4** ඒ ඔයෙන් ඔබට බොන්නට පුළුවන; එහිදී ඔබට කැම දෙන්නට කපුටුවන්ට මම අණකෙළෙමි කියේක.

**5** ඔහු ගොස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කෙළේය. ඔහු ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරින් ඔය ළඟ වාසයකෙළේය.

**6** කපුටුවෝ උදයේ රොටි සහ මස්ද සවස රොටි සහ මස්ද ගෙනාවෝය; ඔහු ඔයෙන් වතුර බිවේය.

**7** තවද දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය හිදී ගියේය.

**8** ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ:

**9** ඔබ පිටත්වී ගීදොන්ට අයිති ශාරෙපත්ට ගොස් එහි වාසයකරන්න. ඔබට ආහාර දෙන්නට එහි සිටින වැන්දඹු ස්ත්‍රියෙකට අණකෙළෙමි කියේක.

**10** එහෙයින් ඔහු පිටත්ව ශාරෙපත්ට ගොස් නුවර දොරකඩට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියෙක් එහි දර අවුලනවා දැක, ඇට අඩගසා: කරුණාකර මට බොන්නට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැයි කීවේය.

**11** ඇ ඒ ගෙනෙන්නට යන අතර ඔහු ඇට අඩගසා: කරුණාකර ඔබේ අතින් රොටි කැල්ලකුත් මට ගෙනෙන්නැයි කීවේය.

**12** එවිට ඇ කථාකොට: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබැව්‍ය සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගත්තට දර කැලි දෙකක් අවුලමි කීවාය.

**13** එලියා ඇට කථාකොට: හය නොවන්න; ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත් පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න, පසුව ඔබටත් ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.

**14** මක්නිසාද ස්වාමීන්වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටිය ඉවරවෙන්නේවත් තෙල් කුලාව අඩුවෙන්නේවත් නැතැයි ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සේකැයි කීවේය.

**15** ඇ ගොස් එලියා කී හැටියට කළාය. එසේ ඇද ඔහුද ඇගේ ගෙයි වැසියෝද බොහෝ දවස් ඒවා කෑවෝය.

**16** ස්වාමීන්වහන්සේ එලියා ලවා කියෙවූ උන්වහන්සේගේ වචනය ප්‍රකාරයට පිටි මුට්ටිය නිම නොවීය, තෙල් කුලාවද අඩුනොවීය.

**17** ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමිදුවූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය; ඔහුගේ රෝගය කොපමණ බලවත් වීද යතහොත් ඔහු තුළ හුස්ම නැතිවීය.

**18** එවිට ඇ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්නට මාගේ පුත්‍රයා මරන්නට මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.

**19** ඔහුද: ඔබේ පුත්‍රයා මට දෙන්නැයි ඇට කියා ඇගේ ළයෙන් ඔහු රැගෙන, තමා විසූ උඩුමහලට ගෙනගොස්, තමාගේම ඇදේ ඔහු තැබුවේය.

**20** තවද ඔහු ස්වාමීන්වහන්සේට යාවඤ්ඤාකරමින්: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඇට විපතක් පැමිණවූසේක්ද? කියා

**21** තුන්වරක් ළමයා පිට දිශාව ස්වාමීන්වහන්සේට යාවඤ්ඤාකොට: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණෙවයි කීවේය.

**22** ස්වාමීන්වහන්සේ එලියාගේ හඬට ඇහුමකන්දුන්සේක; ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත්වුණේය.

**23** එලියා ළමයා රැගෙන උඩුමහලින් ගෙට ගෙනැවිත් ඔහුගේ මවුට දී: මෙන්න, ඔබේ පුතා ජීවත්ව

සිටියයි කීවේය.

**24** ස්ත්‍රී: ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමි ඵලියාට කීවාය.

## පරිච්ඡේදය 18

**1** තවද බොහෝ දවසකට පසු තුන්වෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඵලියා වෙතට පැමිණ: ඔබ ගොස් ආහබ්ට පෙනීසිටිනු; මම භූමිය පිටට වැස්ස එවන්නෙමි කීසේක.

**2** ඵලියා ආහබ්ට පෙනෙන්නට ගියේය. සාගතය සමාරියෙහි බලවත්ව තිබුණේය.

**3** ආහබ් ගෙදර ප්‍රධානියාවූ ඔබ්දියාට අඩගැසුවේය. (ඔබ්දියා වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි බොහෝසෙයින් භය ඇති කෙනෙකි.)

**4** මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් සිද්දාමු කල්හි ඔබ්දියා ප්‍රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනය පනය බැගින් ඔවුන් ගුහාවල සභවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍යයකෙළේය.)

**5** ආහබ් ඔබ්දියාට කථාකොට: දේශයෙහි සියලු දිය උල්පත්ද ඔයවල්ද ළඟට යන්න. සියලු සිවුපාවුන් නැතිවෙන්නට නොදී අශ්වයන්ද අශ්වතරයන්ද රක්ෂාකරගන්න පිණිස සමහරවිට අපට තෘණ සමබවෙයයි කීවේය.

**6** මෙසේ දේශය මුළුල්ලේ යන පිණිස ඔවුන් ඒක බෙදාගත ආහබ් එක මාර්ගයකින් වෙනම ගියේය, ඔබ්දියා වෙන්ව වෙන මාර්ගයකින් ගියේය.

**7** ඔබ්දියා යද්දී ඵලියා ඔහුට සමබ විය. ඔබ්දියා ඔහු ඇඳින මුහුනින් වැටී: මාගේ ස්වාමිවූ ඵලියා ඔබදැයි කීයේය.

**8** ඔහුද: ඒ මමය. ඵලියා මෙහි ඉන්නවාය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැයි ඔහුට කීවේය.

**9** එවිට ඔහු කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මා මරන පිණිස ආහබ්ගේ අතට පාවාදීමට මම මොන පාපයක් කෙළමිද?

**10** ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සමබනුණු බවට ඔහු ඒ රාජ්‍ය වලිනුත් ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේය.

**11** එහෙත්: ඵලියා මෙහි ඉන්නේය කියා ගොස් ඔබේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය.

**12** තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සමබ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි.

**13** යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් මරාදමන කල මා කළ දේ එනම් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ගෙන් සිය දෙනෙකු පනය පනය බැගින් ගුහාවල සභවා රොටින් වතුරත් දී ඔවුන් පෝෂකළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේද?

**14** දැනුණු: ඵලියා මෙහි ඉන්නේය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය. ඔහු මා මරනවා ඇතැයි කීවේය.

**15** ඵලියාද: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම ඒකාන්තයෙන් ඔහුට පෙනෙන්නෙමි කීවේය.

**16** එවිට ඔබ්දියා ආහබ් සමබවෙන්ට ගොස් ඔහුට දැන්වුවේය. ආහබ් ඵලියා සමබවෙන්තට ගියේය.

**17** තවද ආහබ් ඵලියා දුටු විට ඔහුට කථාකොට: ඉග්‍රායෙල් කලඔන තැනැත්තේ ඔබදැයි ඔහුට කීවේය.

**18** ඔහුද: මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය ස්වාමීන්වහන්සේගේ ආඥ අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් ඔබ සැම ඉග්‍රායෙල් කැලඹුවහුය.

**19** ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉග්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් භාරසිය පනයද



යෙසෙනෙල්ගේ මෙසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් භාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය.

**20** එවිට ආහබ් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරට පණිවුඩ යවා ප්‍රොපේතවරුන් කර්මෙල් කන්දට රැස්කෙරෙවුවේය.

**21** එවිට එළියා මුළු සෙනහ ළඟට ඇවිත් කථාකොට: ඔබ සැම කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ අනුව යන්න. බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව යන්නැයි කීවේය. නුමුත් සෙනහ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.

**22** එවිට එළියා සෙනහට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක්ව ඉතුරුව ඉන්නේ මම පමණකි; නුමුත් බාල්ගේ ප්‍රොපේතවරු භාරසිය පනස්දෙනෙක් සිටිති.

**23** එබැවින් අපට ගොන් දෙන්නෙක් දෙන්නා; ඔව්හු එක ගොනෙක් තෝරාගෙන කැබෙලිකර කපා දර පිට තබා, යටින් ගිනි නොතබන්නවා. මමත් අනික් ගොනා පිළියෙළකොට දර පිට තබා, යටින් ගිනි නොතබන්නෙමි.

**24** ඔබ සැම ඔබ සැමගේ දෙවියන්ගේ නාමය කියා යාවැස්සකරන්න, මමත් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාවැස්ස කරන්නෙමි. එවිට ගිනි එවිමෙන් උත්තරදෙන දෙවියන්වහන්සේම දෙවියන්වහන්සේ වන සේක්වයි කීවේය. මුළු සෙනහ උත්තරදෙමින්: ඒ කීම යහපතැයි කීවේය.

**25** එළියා බාල්ගේ ප්‍රොපේතවරුන්ට කථාකොට: ඔබ සැම බොහෝදෙනෙකු බැවින් පළමුකොට ඔබ සැමට ගොනෙකු තෝරාගෙන පිළියෙළකර, ඔබ සැමගේ දෙවියන්ගේ නාමය කියා යාවැස්ස කරන්න; නුමුත් යටින් ගිනි නොතබන්නැයි කීවේය.

**26** ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වෙලාව දක්වා බාල්ගේ නාමයෙන් යාවැස්සකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනාමැනවයි කීවේය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.

**27** ඉරමුදුන් වෙලාවේ එළියා ඔවුන්ට කවටකමකොට: හයියෙන් මොරගසන්න; මක්නිසාද ඔහු දෙවිකෙනෙක! ඔහු මෙනෙහිකරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත, සමරව්ව ඔහු නිදාගත සිටියි, ඒ නිසා පුබුදුවන්ට වුවමනායයි කීවේය.

**28** ඔව්හු මහත් හඬින් මොරගසා තමුන්ගේ සිරිතේ හැටියට ලේ ඇහේ වැගිරෙන තුරු පිහියාවලිනුත් හෙල්ලවලිනුත් තමුන්ගේ ගරීර කපාගන්නෝය.

**29** ඉරමුදුන් වෙලාව පසුව සවස යාගය ඔප්පුකරන වෙලාව දක්වා ඔව්හු ධර්මවාක්‍ය දෙසුටෝය; නුමුත් කිසි හඬක්වත් උත්තරදුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවීය.

**30** එවිට එළියා: මා ළඟට එන්නැයි මුළු සෙනහට කීය; මුළු සෙනහ ඔහු ළඟට ආවෝය. ඔහු වනාහි කඩාදමා තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනය හරිගස්සා:

**31** ඔබේ නාමය ඉශ්‍රායෙල් වන්නේය යන ස්වාමීන්වහන්සේගේ වචනය ලැබූ යාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන,

**32** ස්වාමීන්වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනගා, ඒ පූජාසනය වටේට බිහිවට නැළි දෙකක් අල්ලන තරමවූ අගළක් කපා,

**33** දර පිළිවෙළින් තබා, ගොනා කැබෙලිකොට කපා දර පිට තැබුවේය. තවද: වතුර සැළි සතරක් පුරවා දවන යාගය පිටත් දර පිටත් වත්කරන්නැයි ඔහු කීවේය.

**34** දෙවෙනි වරත් එසේම කරන්නැයි කීවේය; ඔව්හු දෙවෙනි වරත් එසේ කළෝය. තුන්වෙනි වරත් එසේම කරන්නැයි ඔහු කීවේය; ඔව්හු තුන්වෙනි වරත් එසේ කළෝය.

**35** වතුර පූජාසනය වටේට ගලාගොස්; අගළද වතුරෙන් පිරුණේය.

**36** තවද සවස යාගය ඔප්පු කරන වෙලාවේ එළියා අනාගතවක්තෘතෙමේ ළංචි කථාකොට: ආබ්‍රහමගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙව්වූ ස්වාමීන්වහන්ස, ඔබ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබෙවා.

**37** ස්වාමීන්වහන්ස, මට උත්තර දුනාමැනව, ස්වාමිවූ ඔබ දෙවියන්වහන්සේ බවත් මේ සෙනහගේ සිත් නැවත හරවාගන්නේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුනාමැනවයි කීවේය.

- 38 එවිට ස්වාමීන්වහන්සේ වෙනින් ගිනි බැස පූජාවන් දරන් ගලුන් ධූලින් දවා අගළේ වතුරත් වියළවා දැමමෙය.
- 39 මුළු සෙනභ ඒ දැක මුහුණින් වැටී: ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේය, ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේයයි කීවෝය.
- 40 එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැලවියන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවෙය. ඔවුහු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කිෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවෙය.
- 41 එලියා ආහබ්ට කථාකොට: හැරී ගොස් කන්න, බොන්න; මක්නිසාද මහත් වර්ෂා ගබ්දයක් තිබෙයි කීවෙය.
- 42 ආහබ් කන බොන පිණිස හැරී ගියේය. එලියා කර්මෙල් කන්ද මුදුනට නැගී බිම වැටී දණ දෙකට අතරේ මුහුණ තබාගත:
- 43 ඔබ ගොස් මුහුද දෙස බලන්නැයි තමාගේ වැඩකාරයාට කීවෙය. ඔහු ගොස් බලා ඇවිත්: කිසිවක් නැතැයි කීවෙය. නැවත සත්වරක් යන්නැයි ඔහු කීවෙය.
- 44 සත්වෙති වර ඔහු කථාකොට: මනුෂ්‍යයෙකුගේ අතක් මෙන් කුඩා වලාකුළක් මුහුදෙන් නැගී එන්නේයයි කීවෙය. ඔහුද: වැස්ස ඔබ නොවලක්වන පිණිස ඔබගේ රථය සූදානම්කරගෙන ගිය මැනවැයි කියා ඔබ ගොස් ආහබ්ට කියන්නැයි කීවෙය.
- 45 ඉක්බිති මද වෙලාවකින් අහස වලාකුල්වලින්ද සුළඟින්ද අඳුරුවුණේය, මහත් වැස්සක්ද විය. ආහබ් රථයට නැගී යෙප්‍රෙයෙල්ට ගියේය.
- 46 ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරවුට යෙප්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවෙය.

## පරිච්ඡේදය 19

- 1 එලියා කළ සියල්ලත් ඔහු සියලු ප්‍රොපේතවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් යෙසෙබෙල්ට දැන්නුවෙය.
- 2 එවිට යෙසෙබෙල්: මා විසින් හෙට මේ වෙලාවට පමණ ඔබේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලැස්සුවේ නැත්නම් දෙව්වරු මට එසේමත් ඊට වැඩියෙනුත් කෙරෙත්වයි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියාය.
- 3 ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගළවා ගැනීමට යනුයේ යුදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර,
- 4 තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම ගසක් යට හිඳගත, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි කීවෙය.
- 5 ඔහු රෝතෙම ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවෙය.
- 6 ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අහුරු පිටි පිළිස්සූ රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක, කා බී නැවත වැතුරුණේය.
- 7 තවද ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වර ඇවිත් ඔහුට අතගසා: ගමන ඔබට දුර වැඩි නිසා නැගිට කන්නැයි කීවෙය.
- 8 ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ,
- 9 එහි ගුහාවකට ඇතුල්ව නවාතැන් ගත්තේය; ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහු වෙතට පැමිණියේය, උන්වහන්සේ ඔහුට කථාකොට: එලියා, ඔබ මෙහි මක්කරනවාදැයි ඔහුගෙන් ඇසූසේක.
- 10 ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජීවිතව සිටියෙමි; කුමක්හෙයිත්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ

ප්‍රාප්තවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයන් නැතිකරන්ට සොයතියි කීවේය.

**11** උන්වහන්සේද: පිටතට ඇවිත්, කන්ද උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ඒ ළඟින් ගියසේක, ස්වාමීන්වහන්සේට පෙරටුවෙන් මහත්වූ බලවත්වූ හුළහක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය; එහෙත් ස්වාමීන්වහන්සේ හුළහෙහි නොවූසේක. හුළහට පසු පොළෝකම්පාවක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ පොළෝකම්පාවෙහි නොවූසේක.

**12** පොළෝකම්පාවට පසු ගින්නක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ ගින්නෙහි නොවූසේක. ගින්නට පසු සියුම නිශ්චලතාවෙ හඬක්විය.

**13** එලියා ඒ අසා තමාගේ මුහුණ සපවෙන් වසාගෙන පිටත්ව ගොස් ගුහාවෙ දොරකඩ සිටියේය. එවිට හඬක් ඔහු වෙතට පැමිණ: එලියා, ඔබ මෙහි මක්කරනවාදැයි ඇසුවේය.

**14** ඔහුද: මම සේනාවල දෙව්වූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජීවලිතව සිටියෙමි; කුමක් හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රාප්තවරුන් කඩුවෙන් මැරුවෝය; ඉතුරුව සිටින්නේ මම පමණක්ය; මාගේ ප්‍රාණයන් නැතිකරන්ට ඔව්හු සොයතියි කීවේය.

**15** ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, ඔබ දමස්කයේ කාන්තාර මාර්ගයෙන් හැරී එන විට හසායෙල් සිරිය රට කෙරෙහි රජකමට ආලේපකරන්න.

**16** නිමිෂිගේ පුත්‍රවූ යේහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට ආලේපකරන්න. ආබෙල්-මෙහොලාහි ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා ඔබ වෙනුවට අනාගතවක්තෘකමට ආලේපකරන්න.

**17** හසායෙල්ගේ කඩුවෙන් ගැලවෙන අය යේහු මරන්නේය. යේහුගේ කඩුවෙන් ගැලවෙන අය එලිෂා මරන්නේය.

**18** එසේ වුවත් බාල්ට නොනැමූ දණද ඔහු නොසිමබාවූ මුඛද ඇති සියල්ලන් වන සන්දහස් දෙනෙක් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඉතුරුකරගන්නෙමිසි ඔහුට කීසේක.

**19** මෙසේ ඔහු එතැනින් ගියවිට ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා ඔහුට සමබවුණේය, එලිෂා ගවයන් දොළොස් බානක් පස්සේ හාමින් දොළොස්වෙනි බාන සමඟ සිටිනවා ඔහු දුටුවේය. එලියා ඔහු ළඟට ගොස් තමාගේ සපව ඔහු පිට හෙළීය.

**20** එවිට ඔහු ගවයන් අත්හැර එලියා පස්සේ දුවගොස්: මාගේ පියාණන් හා මෑණියන් සිඹ එන්ට මට අවසර ලැබේවා, ඉන්පසු ඔබ අනුව එන්නෙමිසි කීවේය. ඔහුද: හැරී. යන්න; මම ඔබට කුමක් කෙළමිදැයි ඔහුට කීවේය.

**21** එවිට ඔහු වෙතින් ඔහු හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදුටලින් උන්ගේ මස් තමබා, මිනිසුන්ට දුන්නේය. ඔව්හුද කෑවෝය. පසුව ඔහු නැගිට එලියා අනුව ගොස් ඔහුට සේවයකෙළේය.

## පරිච්ඡේදය 20

**1** වාද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුළු ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය.

**2** ඔහු නුවරට, ඉශ්‍රායෙල් රජවූ ආහබ් වෙතට, පණිවිඩකාරයන් යවමින්:

**3** ඔබේ රන් රිදී මාගේය; ඔබේ භාර්යාවරුන්ගෙන්ද දරුවන්ගෙන්ද ඉතා ශෝභන අයත් මාගේය කියා බෙන්-හදද් කියන්නේයයි ඔහුට කියා ඇරියේය.

**4** ඉශ්‍රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජපුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය.

**5** පණිවිඩකාරයෝ නැවත ඇවිත් කථාකොට: බෙන්-හදද් මෙසේ කියන්නේය-ඔබේ රන් රිදීද ඔබේ අඟු දරුවන්ද ඔබ මට දෙන්ට ඔනෑයයි ඔබට කියා එවමි;

**6** ඇරත් හෙට මෙ වෙලාවට පමණ මාගේ සේවකයන් ඔබ ළඟට එවන්නෙමි, ඔවුන් ඔබේ ගේත් ඔබේ සේවකයන්ගේ ගෙවලුන් සෝදිසිකර, ඔබට ප්‍රසන්නවූ සියල්ලම ඔවුන්ගේ අතට ගෙන එනවා ඇත කියා බෙන්-හදද් කියන්නේයයි කීවේය.

**7** එවිට ඉශ්‍රායෙල් රජ දේශයේ සියලු වැඩිමහල්ලන් කැඳවා: මෙ මනුෂ්‍යයා නපුරක් සොයන හැටි

කල්පනාකර බලන්න. ඔහු මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මාගේ රන් රිදීද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්නට බැරිය කියා මම නොකිවෙමිනි කිවෙය.

**8** සියලු වැඩිමහල්ලෝද මුළු සෙනහඳ කථාකොට: ඔබ ඇහුමකන් නුදුන මැනවි, ඊට එකහනුන මැනවිනි ඔහුට කිවෙය.

**9** එබැවින් ඔහු බෙන්-හද්ගේ පණිවිඩකාරයන්ට කථාකොට: ඔබ පළමුවෙන් ඔබගේ මෙහෙකරුවාට කියා එවූ සියල්ලම කරන්නෙමි. නමුත් මේ දේ මට කරන්නට බැරිය කියා මාගේ ස්වාමිවූ රජපුරුවන්ට කියන්නැයි කිවෙය. පණිවිඩකාරයෝ පිටත්ව ගොස් ඔහුට උත්තරය කිවෝය.

**10** බෙන්-හද්: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්නවත් මදිවෙන තරම් මහත්වූ සෙනහක් නාවොත් දෙව්වරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙන්නි ඔහුට කියා ඇරියේය.

**11** ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කිවෙය.

**12** රජුන් සමඟ කුඩාරම්වල බොමින් සිටියාවූ බෙන්-හද් තෙමේ ඒ කීම ඇසූ විට: යුද්ධයට සැරසෙන්නැයි තමාගේ සේවකයන්ට කිවෙය. ඔවුහුද නුවරට විරුද්ධව සැරසී සිටගත්තෝය.

**13** ප්‍රොපේත කෙනෙක් ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් ළඟට ඇවිත් කථාකොට: මේ මුළු මහත් සමූහයා ඔබ දුටුවාද? මා ස්වාමින්වහන්සේ බව ඔබ දැනගන්නා පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවාදෙමිනි කියා ස්වාමින්වහන්සේ කියනසේකැයි කිවෙය.

**14** ආහබ්: කා ලවාදැයි ඇසුවෙය. ඔහුද: ජනපදවල අධිපතින්ගේ සේවකයන් ලවායයි ස්වාමින්වහන්සේ කියනසේකැයි කිවෙය. එවිට ආහබ්: සටන පටන්ගන්නේ කවුදැයි ඇසුවෙය. ඔහුද: ඔලයයි උත්තරදුන්නේය.

**15** එවිට ආහබ් ජනපදවල අධිපතින්ගේ සේවකයන් රැස්කෙළේය, ඔවුහු දෙසිය තිස් දෙනෙකක් වූහ. ඔවුන්ට පසුව ඔහු මුළු සෙනහ වන සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ද රැස්කෙළේය, ඔවුහු සත් දහසක් වූහ.

**16** ඉරමුදුන් වෙලේ ඔවුහු පිටතට ගියෝය. එහෙත් බෙන්-හද් වනාහි තමාට උපකාරකරන රජවරුන් තිස් දෙනාත් සමඟ මත්වෙන තරම් කුඩාරම්වල බිබි හුන්නේය.

**17** ජනපදවල අධිපතින්ගේ සේවකයෝ පළමුකොට පිටතට ගියෝය; බෙන්-හද් විභාගකෙරෙවූ විට: සමහර මිනිස්සු සමාරියෙන් පිටතට ආවෝය කියා ඔහුට දන්වනලද්දේය.

**18** ඔහුද: ඔවුන් සමාදානය පිණිස ආ නමුත් පණිවිටින් අල්වාගන්න, යුද්ධය පිණිස ආ නමුත් පණිවිටින් අල්වාගන්නැයි කිවෙය.

**19** මෙසේ ජනපදවල අධිපතින්ගේ සේවකයෝද ඔවුන් අනුව ගිය සේනාවද නුවරින් පිටතට ගොස්,

**20** එකිනෙකා එක මනුෂ්‍යයෙකු බැගින් මැරුවේය; එවිට සිරියවරු පලාගියෝය, ඉශ්‍රායෙල්වරු ඔවුන් පස්සේ එළවාගන ගියෝය. සිරියේ රජවූ බෙන්-හද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමඟ ගැළව්ගියේය.

**21** ඉශ්‍රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ටද රථවලටද පහරදී, සිරියවරුන් අතරෙහි මහත් විනාශයක් කෙළේය.

**22** ප්‍රොපේත තෙමේ ඉශ්‍රායෙල් රජු ළඟට ඇවිත්: එන අවුරුද්දේ සිරියේ රජ ඔබට විරුද්ධව එනවා ඇත, ඉන්නිසා ඔබ ශක්තිමත්වී කුමක් කටයුතුද කියා කල්පනාකර බැලුව මැනවැයි කිවෙය.

**23** තවද සිරියේ රජුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවිකෙනෙක්ය; එබැවින් ඔවුහු අපට වඩා බලවත්වූවෝය. නමුත් සමහුමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරමු, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමු.

**24** මෙසේ කරන්නට ඔතැය; රජවරුන් තම තමුන්ගේ ස්ථානවලින් අහක්කර, ඔවුන් වෙනුවට සේනාපතියන් සිටවා,

**25** නැතිවුණ ඔබගේ සේනාවමෙන් සේනාවක්ද අශ්වයන් මෙන් අශ්වයන්ද රථ මෙන් රථද ගණන් කරගතමැනවි. එවිට අපි සමහුමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමු, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුයි ඔහුට කිවෝය. ඔහු ඔවුන්ගේ හඬට ඇහුමකන්දී එසේ කෙළේය.



- 26 ඊට පසු අවුරුද්දේ බෙන්-හද් සිරිසවරුන් රැස්කොට ඉග්‍රායෙල්ට විරුද්ධව සටනට අපෙක් කට ගියේය.
- 27 ඉග්‍රායෙල් පුත්‍රයෝ රැස්කරනු ලැබුවෝය, ඔව්හු ආහාර ලැබ ඔවුන්ට විරුද්ධව ගියෝය. ඉග්‍රායෙල් පුත්‍රයෝ කුඩා එළුවල දෙකකට සමානව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියෝය; නුමුත් සිරිසවරුන්ගෙන් දේශය පිරි තිබුණේය.
- 28 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉග්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවන්වල දෙවිකෙනෙක් නොවෙයි සිරිසවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්න පිණිස මෙ මුළු මහත් සමූහයා ඔබ අතට පාවාදෙන්නෙමි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
- 29 තවද එක සෙනහක් අනික් සෙනහට ඉස්සරහපිටින් සන් දවසක් කඳවුරු බැඳගත සිටියේය. සත්වෙතිදා යුද්ධය කෙරුණේය; ඉග්‍රායෙල් පුත්‍රයෝ සිරිසවරුන්ගෙන් පාබළ මනුෂ්‍යයන් ලක්ෂයක් එක දවසකදී මැරුවෝය.
- 30 ඉතිරි අය අපෙක් නම් නුවර ඇතුළට පලා ගියෝය; එහිදී ඉතිරිව සිටිය විසි හත් දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටුණේය. බෙන්-හද් පලාගොස් නුවරට පැමිණ ඇතුළු ගෙයකට ගියේය.
- 31 එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඉග්‍රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප විසින් අසා තිබේ. ඉතින් අපේ කට්ටල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගත, ඉග්‍රායෙල් රජු ළඟට අපට යන්ට දෙනු මැනවි. සමහරවිට ඔහු ඔබගේ ප්‍රාණය ආරක්ෂාකරනවා ඇතැයි කීවෝය.
- 32 එසේ ඔව්හු තමුන්ගේ කට්ටල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගෙන, ඉග්‍රායෙල් රජු ළඟට ඇවිත්: ඔබගේ මෙහෙකරුවු බෙන්-හද්-මාගේ ප්‍රාණය ආරක්ෂාකළ මැනවි කියන්නේයයි කීවෝය. ආහබ කථාකොට: ඔහු තවම ජීවත්ව සිටීද? ඔහු මාගේ සහෝදරයායි කීවේය.
- 33 ඒ මනුෂ්‍යයෝ රජු කී වචනය හොඳ ලකුණක්කොට සලකා, ඒ වචනය වහාම අල්වාගෙන: ඔබගේ සහෝදරවු බෙන්-හද්දයයි කීවෝය. ඔහුද: ඔබ සැම ගොස් ඔහු කැඳවාගත එන්නැයි කීවේය. එකල බෙන්-හද් ඔහු වෙතට ආයේය. රජ ඔහු රථයට නැවැත්වීය.
- 34 බෙන්-හද්ද: මාගේ පියාණන් විසින් ඔබගේ පියාණන්ගෙන් ගත් නුවරවල් දෙවනු දෙන්නෙමි; මාගේ පියාණන් සමාරයෙහි වීථි සැදුවාක් මෙන් ඔබට දමස්කයෙහි සාදාගන්ට පුළුවනැයි කීවේය. ආහබද: මමත් මෙ ගිවිසුම පිට ඔබට යන්ට හරිමි කියා, ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්ට හැරියේය.
- 35 ප්‍රොපේතවරුන්ගේ පුත්‍රයන්ගෙන් එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ සහකාරයාට ස්වාමීන්වහන්සේගේ වචනයෙන් කථාකොට: මට ගසන්නැයි කීය. නුමුත් ඒ මනුෂ්‍යයා ඔහුට ගසන්ට අකැමැතිවුණේය.
- 36 එවිට ඔහු: ඔබ ස්වාමීන්වහන්සේගේ හඬට කිකරුනු නිසා ඔබ මා ළඟින් අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔබ මරන්නේයයි කීවේය. ඔහු ළඟින් ඔහු අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔහුට සමමුඛවී ඔහු මැරුවේය.
- 37 තවත් මනුෂ්‍යයෙකුට ඔහු සමමුඛවී: මට ගසන්නැයි කීවේය. ඒ මනුෂ්‍යයා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාලකෙළේය.
- 38 එවිට ප්‍රොපේත තෙම පිටත්ව තමාගේ හිස්කඩ ඇස් වසා බැඳ, වෙස්මාරුකරගත, රජ එන තෙක් මග බලා සිටියේය.
- 39 රජු ඒ ළඟින් යන කල ඔහු රජුට මොරගසා: ඔබගේ මෙහෙකරුවු මම සටන් මධ්‍යයට ගියෙමි; එවිට එක් මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකු මා ළඟට ගෙනැවිත් කථාකොට-මේ මනුෂ්‍යයා බලාගන්න. ඔහු යම අන්දමකින් ගැළවී ගියොත් ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණය දෙන්නට වේ, නැතහොත් රිදී තලෙන්තයක් ගෙවන්ට ඔනැයි කීවේය.
- 40 නුමුත් ඔබගේ මෙහෙකරුවා එහෙ මෙහෙ කටයුතු කරන අතර ඔහු සැහවී ගියේයයි කීවේය. ඉග්‍රායෙල් රජ: ඔබේ තීන්දුව එසේම වන්නේය; ඔබම ඒක තීන්දුකෙළෙහියයි කීවේය.
- 41 එවිට ඔහු වහාම හිස්කඩ තමාගේ ඇස්වලින් ඉවත්කෙළේය; එවිට ඔහු ප්‍රොපේතවරයෙක් බව ඉග්‍රායෙල් රජ හැඳින්ගත්තේය.
- 42 ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා විසින් විනාශයට කැපකළ

මනුෂ්‍යයා ඔබ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණයද ඔහුගේ සෙනහ වෙනුවට ඔබේ සෙනහද දෙන්නට වෙයි කියා වදාරනසේකැයි කීවෙයි.

**43** ඉග්‍රායෙල් රජ ශෝකව අසන්නෝෂව තමාගේ ගෙදරට ගොස් සමාරියට ආයේය.

## පරිච්ඡේදය 21

**1** නිපසු මෙසේ සිද්ධවිය. සමාරියේ රජවූ ආහබ්ගේ මාලිගාවට සමීපව යෙසෙයෙලිය නාබොත්ට යෙසෙයෙල්හි මිදිවත්තක් තිබුණේය.

**2** ආහබ් නාබොත්ට කථාකොට: ඔබේ මිදිවත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා ඒක මට ප්ලවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදිවත්තක් ඔබට දෙන්නෙමි. නොහොත් ඔබ කැමතිනම් එය වටිනා මිල ඔබට දෙන්නෙමියි කීවෙයි.

**3** මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වයි නාබොත් ආහබ්ට කීවෙයි.

**4** එසේ යෙසෙයෙලිය නාබොත්: මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමියි කී වචනය නිසා ආහබ් ශෝකව අසන්නෝෂව තමාගේ ගෙට ගොස්; ඇදේ වැතීර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේය.

**5** එවිට ඔහුගේ භාර්යාව වූ යෙසෙබෙල් ඔහු ළඟට ඇවිත්: ඔබේ සිත අප්‍රසන්නව තිබෙන්නෙක් ඔබ කෑම නොකා සිටින්නෙක් මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවාය.

**6** ඔහුද: මම යෙසෙයෙලිය නාබොත්ට කථාකොට-ඔබේ මිදිවත්ත මට මිලේට දෙන්න; නැතහොත් ඔබ කැමති නම් මම ඒක වෙනුවට ඔබට මිදිවත්තක් දෙන්නෙමියි ඔහුට කීවෙමි. නමුත් ඔහු මට උත්තරදෙමින්-මාගේ මිදිවත්ත ඔබට නොදෙන්නෙමියි කීවෙයි ඇට කිය.

**7** ඔහුගේ භාර්යාව වූ යෙසෙබෙල්: දැන් ඉග්‍රායෙල් රාජ්‍යය පාලනයකරන්නේ ඔබ නොවේද? නැගිට කෑම කා ඔබේ සිත ප්‍රීතිකරගන්න. මම යෙසෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත ඔබට දෙන්නෙමියි ඔහුට කීවාය.

**8** ඇ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රයෙන් මුද්‍රාකොට නාබොත් සමඟ ඔහුගේ නුවර වියූ වැඩිමහල්ලන්ටත් උත්තමයන්ටත් ඒ ලියුම් යැවුවාය.

**9** ඇ ලියුම්වල ලියූ වගන්තිය නම්: ඔබ සැම උපවාසයක් ප්‍රකාශකොට, නාබොත් සෙනහ අතරේ උස් තැනක සිටුවා, ඔහු ඉදිරියෙහි දුර්ජන. මනුෂ්‍යයන් දෙදෙනෙකු සිටුවන්න.

**10** ඔවුහු-ඔබ දෙවියන්වහන්සේටත් රජුටත් ශාප කෙළෙහියයි ඔහුට විරුද්ධව සාක්ෂි දෙත්වා. පසුව ඔහු පිටතට ගෙනගොස් ගල්ගසා මරන්නය යනුය.

**11** ඔහුගේ නුවර මනුෂ්‍යයෝ වන ඒ නුවර වියූ වැඩිමහල්ලෝද උත්තමයෝද යෙසෙබෙල් තමුන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්‍රකාරයට කළෝය.

**12** ඔවුහු නිරාහාරව සිටීමක් ප්‍රකාශකොට නාබොත් සෙනහ ඉදිරිපිට උසක සිටෙවුවෝය.

**13** දුර්ජන. මනුෂ්‍යයන් දෙදෙනෙක් ඇවිත් ඔහු ඉදිරියෙහි හිඳ: නාබොත් දෙවියන්වහන්සේටත් රජුටත් ශාපකෙළේයයි සෙනහ ඉදිරියේ නාබොත්ට විරුද්ධව සාක්ෂි දැරුවෝය. එවිට ඔවුහු ඔහු නුවරින් පිටතට ගෙනගොස් ගල්ගසා මරා:

**14** නාබොත් ගල්ගසනු ලැබ මළේයයි යෙසෙබෙල්ට කියා යැවුවෝය.

**15** තවද නාබොත් ගල්ගසනු ලැබ මළ බව යෙසෙබෙල් ඇසූ විට ඇ ආහබ්ට කථාකොට: යෙසෙයෙලිය නාබොත් ඔබට විකුණන්නට අකැමැතිවූ ඔහුගේ මිදිවත්ත ඔබ ගොස් හිමිකරගන්න. මක්නිසාද නාබොත් ජීවත්ව නැත, ඔහු මැරීලායයි කීවාය.

**16** නාබොත් මළ බව ආහබ් ඇසූ විට ඔහු යෙසෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත අයිතිකරගන්න පිණිස එහි යන්ට පිටත්වුණේය.

**17** තවද ස්වාමීන්වහන්සේගේ වචනය තිෂ්ඨිය එලියා වෙතට පැමිණ:

**18** ඔබ පිටත්ව සමාරියේ වසන ඉග්‍රායෙල් රජවූ ආහබ් රජ සමමුඛවෙන්ට යන්න. ඔහු නාබොත්ගේ මිදිවත්ත අයිතිකරගන්ට එහි ගොස් සිටියි.

**19** ඔබ ඔහුට කථාකොට-ඔබ මිනීමරා අයිතිකරගත්තෙහිදැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි

- කියන්න. තවද-බල්ලෝ යම් තැනකදී නාබොන්ගේ ලේ ලෙවකැවෝද එතැන්හිදී බල්ලෝ ඔබේ ලේ, එසේය ඔබේ ලේත් ලෙවකන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කිසේක.
- 20** ආහබද: අහෝ මාගේ සතුරු, ඔබ මා සොයාගන්නෙහිදැයි ඵලියාට කිය. ඔහුද: ඔබ සොයාගන්නෙමි. මක්නිසාද ඔබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙනදේ කරන්ට ඔබම භාරවී සිටිනෙහිය.
- 21** බලව, මම ඔබ පිටට විපත පමුණුවා ඔබ සහමුලින්ම අහකට පිසදමා ආහබගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිද්දමා,
- 22** ඔබ මා කෝපකරවමින් ඉශ්‍රායෙල්ට පවකරන්ට සලස්වමින් කළ ක්‍රියාව නිසා ඔබේ වංශය තෙබාන්ගේ පුත්‍රවූ යෙරොබොවමගේ වංශය මෙන්ද අහියාගේ පුත්‍රවූ බාෂාගේ වංශය මෙන්ද කරන්නෙමි කියනසේකැයි කීවේය.
- 23** ස්වාමීන්වහන්සේ යෙසෙබෙල් ගැනද කථාකොට: බල්ලෝ යෙසෙබෙල් යෙසෙයෙල්හි පවුර ළඟදී කන්නෝය.
- 24** ආහබගේ වංශයෙන් නුවරදී මැරෙන අය බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන අය පක්ෂිහු කන්නෝයයි කීවේය.
- 25** (සැබවින්ම තමාගේ භාර්යාව වූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණා වූ ආහබට සමාන කිසිවෙක් නොසිටියේය.
- 26** ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරිපිටින් පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පස්සේ ගොස් ඉතා පිළිකුල් ලෙස ක්‍රියාකෙළේය)
- 27** ආහබ ඒ වචන ඇසූ විට තමාගේ ඇඳුම ඉරාගෙන, ඇහේ මාංශයට ගෝණි රෙදි දමාගෙන නිරාහාරව ගෝණි රෙදි පිටින් නිදාගනිමින්, අවනත භාවයෙන් හැසුරුණේය.
- 28** එකල්හි ස්වාමීන්වහන්සේගේ වචනය තිෂ්ඨිය ඵලියා වෙතට පැමිණ:
- 29** ආහබ මා ඉදිරියෙහි යටත්වුණු බව ඔබ දුටුවෙහිද? ඔහු මා ඉදිරියෙහි යටත්වුණු බැවින් ඒ විපත ඔහුගේ දවස්වලදී නොව ඔහුගේ පුත්‍රයාගේ දවස්වලදී ඔහුගේ වංශය පිටට පමුණුවන්නෙමි කිසේක.

## පරිච්ඡේදය 22

**1** රියවරුන්ද ඉශ්‍රායෙල්වරුන්ද අතරේ තුන් අවුරුද්දක් යුද්ධ නැතුව තිබුණේය.

- 2** තුන්වෙනි අවුරුද්දේ යුදාහි රජ වූ යෙහෝෂාපාට ඉශ්‍රායෙල් රජු ළඟට ආයේය.
- 3** ඉශ්‍රායෙල් රජු තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව ඔබ සැම දන්නාහුද? දැනගන්න අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම සිටිනවා නොවෙදැයි කීවේය.
- 4** ඔහු යෙහෝෂාපාටට කථාකොට: යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. යෙහෝෂාපාටද: මමත් ඔබ වාගේය, මාගේ සෙනහන් ඔබගේ සෙනහ වාගේය, මාගේ අශ්වයෝත් ඔබගේ අශ්වයන් වාගේයයි ඉශ්‍රායෙල් රජුට කීවේය.
- 5** තවද යෙහෝෂාපාට: ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අද විභාගකළමැනවැයි ඉශ්‍රායෙල් රජුට කීය.
- 6** එවිට ඉශ්‍රායෙල් රජු ප්‍රොපේතවරුන් වන භාරසියයක් පමණ මනුෂ්‍යයන් රැස්කොට: මම රාමොත්-ගිලියද්ට විරුද්ධව යුද්ධයට යමිද නොයමිදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු: ගිය මැනවි; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක රජු අතට පාවාදෙනසේකැයි කීවේය.
- 7** නමුත් යෙහෝෂාපාට: අප විසින් විවාරන පිණිස මෙහි තව ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක් නැද්දැයි ඇසුවේය.
- 8** ඉශ්‍රායෙල් රජුද: ස්වාමීන්වහන්සේගෙන් විවාරන පිණිස ඉමලාගේ පුත්‍ර වූ මිකායානම තව එක්කෙනෙක් සිටියි. එහෙත් ඔහු මා ගැන අනාගත වචනයෙන් තරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛරවෙමි යෙහෝෂාපාටට කීවේය. යෙහෝෂාපාටද: රජ්ජුරුවෝ එසේ නොකියන්නැයි කීවේය.
- 9** එකල ඉශ්‍රායෙල් රජු ඇමතියෙකුට අඩගසා: ඉමලාගේ පුත්‍ර වූ මිකායා ඉක්මනින් ගෙන්වන්නැයි

කිවෙයි.

**10** ඉග්‍රායෙල් රජු යුදාහි රජවූ යෙහෝෂාපාට් ද ස්වකීය වස්ත්‍ර පැළඳගෙන සමාරිය දොරටුවේ එළිමහන් තැනක තම තවුන්ගේ සිංහාසනවල වාඩිවී උන්නේය; සියලු ප්‍රොපේතවරු ඔවුන් ඉදිරිපිට අනාගතවාක්‍ය කීවේය.

**11** තවද කෙනානාගේ පුත්‍රවූ ගෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් නැතිකරනතුරු මෙවායිත් ඔවුන්ට අනිනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙයි.

**12** ප්‍රොපේතවරුන් සියල්ලෝ එලෙසම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනවි. මක්නිසාද ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවේය.

**13** මිකායා කැඳවාගත එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එකලෙස රජු ගැන යහපත පවසති. ඔබේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවෙයි.

**14** මිකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබැව් සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමි කීවෙයි.

**15** ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කථාකොට: මිකායා, අපි රාමොත්-ගිලියද්ට විරුද්ධව යුද්ධයට යමුද නොයමුදැයි ඔහුගෙන් ඇසුවෙයි. ඔහුද: ගොස් ජයගත මැනවි; ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි උන්තරදුන්නේය.

**16** රජු: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබැව් මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කිවරක් ඔබ දිවුරවමදැයි ඔහුට කීවෙයි.

**17** එවිට ඔහු කථාකොට: සියලු ඉග්‍රායෙල්වරුන් එඩෙරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ-මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කියේකැයි කීවෙයි.

**18** ඉග්‍රායෙල් රජු: ඔහු මා ගැන අනාගතවාක්‍යයෙන් තරකක් මිස යහපතක් කියන්නේ නැත කියා මම ඔබට නොකියෙමිදැයි යෙහෝෂාපාට්ට කීවෙයි.

**19** මිකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.

**20** ස්වාමීන්වහන්සේ කථාකොට-ආහබ් රාමොත්-ගිලියද්ට ගොස් එහිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු පොළඹවන්නේ කවුදැයි ඇසුවේය. එක්කෙනෙක් මේ ආකාරද එක්කෙනෙක් ඒ ආකාරද කීවෙයි.

**21** එකල ආත්මයෙක් නික්ම ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට-මම ඔහු පොළඹවන්නෙමි කීවෙයි.

**22** ස්වාමීන්වහන්සේ-කුමකින්දැයි ඔහුගෙන් ඇසුවේය. ඔහු-මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් වන්නෙමි කීවෙයි. උන්වහන්සේද ඔබ ඔහු පොළඹවා ජයගන්නවා ඇත. ගොස් එසේ කරන්නැයි කියේය.

**23** එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබුවේය; තවද ස්වාමීන්වහන්සේ ඔබ ගැන නපුරක් කථාකළසේකැයි කීවෙයි.

**24** එවිට කෙනානාගේ පුත්‍රවූ ගෙදෙකියා ළංවී මිකායාගේ කන්මුලට ගසා: ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔබට කථාකරන්ට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන්දැයි ඇසුවෙයි.

**25** එවිට මිකායා: ඔබ සැහවෙන පිණිස ඇතුල්ගෙයකට යන දවසෙහි දැනගන්නෙහියයි කීවෙයි.

**26** ඉග්‍රායෙල් රජු: ඔබ මිකායා රැගෙන නුවර අධිපතියාවූ ආමොන්ද රජුගේ පුත්‍රවූ යෝවාෂ්ද ළඟට ගෙන ගොස් කථාකොට:

**27** ඔබ සැම මොහු හිරගෙයි ලා මා සමාදානයෙන් එනතුරු මොහුට දුක් සහිත කැමද දුක් සහිත වතුරද දෙන්නැයි රජු කියන්නේය කියා කියන්නැයි කීවෙයි.

**28** මිකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත්, ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැත. ජනයිනි, ඔබ සැම සියල්ලෝම අසන්නැයි කීවෙයි.

**29** මෙසේ ඉග්‍රායෙල් රජු යුදාහි රජවූ යෙහෝෂාපාට් රාමොත්-ගිලියද්ට ගියේය.

**30** ඉග්‍රායෙල් රජු යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගත යුද්ධයට පැමිණෙමි; නුවුත්



ඔබ ඔබගේම වස්ත්‍ර පැළඳගත මැනවැයි කීවේය. එසේ ඉග්‍රායෙල් රජ වෙස් මාරුකරගත යුද්ධයට ගියේය.

**31** සිරියේ රජු තමාගේ රහස්‍යවේදීන් තිස්දෙනෙකුට කථාකොට: ඔබ සැම ඉග්‍රායෙල් රජුට විරුද්ධව වියලා කුඩා වෙන කිසිවෙකුට විරුද්ධව සටන් නොකරන්නැයි අණකර තිබුණේය.

**32** තවද රහස්‍යවේදීන් යෙහෝෂාපාට දුටුකල: මොහු ඉග්‍රායෙල් රජුමයයි කියා ඔහුට විරුද්ධව සටන්කරන්නට හැරුණේය. එවිට යෙහෝෂාපාට මොරගැසීය.

**33** ඒ ඉග්‍රායෙල් රජු නොවන බව දැක රහස්‍යවේදීන් ඔහු වෙතින් හැරී ගියේය.

**34** නුමුත් එක් මනුෂ්‍යයෙක් අහමබෙන් දුන්න තැත්කවා ඉග්‍රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: ඔබේ අත දමා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මට බොහෝ කුලාවියයි රථවාරියාට කීය.

**35** ඒ දවසේ යුද්ධය තදබල වුණේය. රජතෙමේ සිරියවරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇතුව රථයේ කෙලින් සිටුවනුලබ, සටස මළේය. කුලාලයෙන් ලේ රථයේ පතුලට ගලාගෙන ගියේය.

**36** එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත් රටටත් යේවයි කියා ඉර බහින වෙලේ සේනාව මුළුල්ලෙහි ප්‍රසිද්ධියක් කරනලද්දේය.

**37** මෙසේ රජ මැරී සමාරියට ගෙනයන ලද්දේය; ඔවුහු රජු සමාරියේ තැන්පත්කළෝය.

**38** තවද ඔවුහු වේගයාවන් නාන තැනවූ සමාරියේ පොකුණෙන් රථය සේදුවෝය; ස්වාමීන්වහන්සේ කී වචනයේ හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑවෝය.

**39** ආහබගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහු සෑදූ ඇත් දත් ගෙයද ගොඩනැගූ සියලු නුවරවල්ද ඉග්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?

**40** මෙසේ ආහබ තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජ වුණේය.

**41** ඉග්‍රායෙල් රජවූ ආහබගේ සතරවෙනි අවුරුද්දේදී ආසාගේ පුත්‍රවූ යෙහෝෂාපාට තෙමේ යුදා කෙරෙහි රජවුණේය.

**42** යෙහෝෂාපාට රජවෙන කල අවුරුදු තිස් පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමේ විසි පස් අවුරුද්දක් රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම අසුබාය, ඇ ෂිල්හීගේ දුවය.

**43** ඔහු තමාගේ පියවූ ආසාගේ මුළු මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණ දේ කෙළේය. එසේ වුවත් උස් තැන් පහනොකරන ලද්දේය; එවකටත් සෙනහ පූජාද සුවද දුමද උස් තැන්වල ඔප්පුකළෝය.

**44** යෙහෝෂාපාට ඉග්‍රායෙල් රජු සමඟ සමාදානවිය.

**45** යෙහෝෂාපාටගේ අනික් කාරණාද ඔහු කළ බලවත්තකමද යුද්ධකළ හැටිද යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

**46** තමාගේ පියවූ ආසාගේ දවස්වල ඉතුරුවුණ සොදොමියයන්. ඔහු දේශයෙන් සිද්දාමුවේය.

**47** එකල ඒදොමහි රජෙක් නොවීය. යුව රජෙක් රජකම්කෙළේය.

**48** යෙහෝෂාපාට රත්රන් ගෙනෙන පිණිස ඔපිරිට යන්ට තර්ෂිෂ් නැව සැදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයිනද ඒ නැව එගියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.

**49** එකල ආහබගේ පුත්‍රවූ අහසියා: මාගේ සේවකයෝ ඔබේ සේවකයන් හා සමඟ නැව්වල යෙත්වයි යෙහෝෂාපාටට කීවේය. නුමුත් යෙහෝෂාපාට කැමති වුණේ නැත.

**50** යෙහෝෂාපාට තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරන ලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම ඔහු වෙනුවට රජවුණේය.

**51** යුදාහි රජවූ යෙහෝෂාපාටගේ දස සත්වෙනි අවුරුද්දේදී ආහබගේ පුත්‍රවූ අහසියා ඉග්‍රායෙල් කෙරෙහි සමාරියේ රජවී දැවුරුද්දක් ඉග්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කෙළේය.

**52** ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට, තමාගේ පියාගේ මාර්ගයේද තමාගේ මැණියන්ගේ මාර්ගයේද ඉග්‍රායෙල්වරුන්ට පවුකරන්නට සැලැස්සුවා වූ, නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවමගේ මාර්ගයේද හැසුරුණේය.

**53** ඔහු බාල්ට සේවයකර ඔහුට නමස්කාරකරමින් තමාගේ පියා කළ ප්‍රකාරයටම ඉග්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.

For other languages please go to [www.wordproject.org](http://www.wordproject.org)